




ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. (ල.පෙළ) විභාගය - 2018

21 - ආර්ථික විද්‍යාව

ලකුණු දීමේ පටිපාටිය


රාජ්‍ය අංශයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවට
කඩිනමින් අවශ්‍ය කෙරේ.



සම්බන්ධිකරණයෙන් හා කුපලනාවන්ගෙන් උනා රාජ්‍ය අංශයේ
ආයතනික රාමුව කාන්ස්පුන්කාරී අන්දමින් පිම්බි ඇත.

මෙය උත්තරපතු පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝගනය සඳහා සකස් කෙරිණි.
පරීක්ෂක සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අවසන් සංශෝධන ඇතුළත් කළ යුතුව ඇත.



පටුන

පටුව

සිට දක්වා

ප්‍රශ්න පත්‍ර ව්‍යුහය			
ආර්ථික විද්‍යාව I	03	-	10
ආර්ථික විද්‍යාව I සඳහා ලක්ෂණ දීමේ පටිපාටිය	11	-	11
ආර්ථික විද්‍යාව II සඳහා ලක්ෂණ දීමේ පටිපාටිය	12	-	38

39

සටහන්

(21) ආර්ථික විද්‍යාව

ප්‍රශ්න පත්‍ර ව්‍යුහය

I පත්‍රය - කාලය පැය 02 ඩී.

වරණ 05 බැඳින් වූ බහුවරණ ප්‍රශ්න 50 කි. ප්‍රශ්න සියල්ලට ම පිළිබුරු සැපයිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 02 ක බැඳින් මූල ලකුණු 100 කි.

II පත්‍රය - කාලය පැය 03 ඩී.

මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුත්ත ය.

(අ) උප කොටස - ව්‍යුහගත රෘත්‍යා වර්ගයේ ප්‍රශ්න 5 කි.

(ආ) උප කොටස - ව්‍යුහගත රෘත්‍යා වර්ගයේ ප්‍රශ්න 5 කි.

අවම වශයෙන් එක් කොටසකින් ප්‍රශ්න 2 බැඳින් තෝරා ගෙන ප්‍රශ්න 5 කට පිළිබුරු සැපයිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැඳින් මූල ලකුණු 100 කි.

අවසාන ලකුණ ගණනය කිරීම : **I පත්‍රය** 100

II පත්‍රය 100

අවසාන ලකුණ $200 \div 2 = 100$

5. පහත සඳහන් දී අනුරූපී, මතාව ස්ථිරාක්ෂණීය වන ධෙශේකුවර ආර්ථිකයක් සඳහා අවශ්‍ය එන්ඩායුන්, එයිනා ආර්ථිකයක් සඳහා අවශ්‍ය මොටෝබෑලුව් කරුණ කළු යුතුයේ ද?
- (1) මධ්‍යගත තීරණ ගැනීම
 - (2) සම්පත් පිළිකම
 - (3) රැකායිකාරී ආයතන
 - (4) දේපල පිළිකම් සුදුස්කීම
 - (5) බිජ බාහිරතා
- (..4...)
6. කිසියම් ආයතනයක් සම්පත් බෙදා එළඟීවිරීමේ කාර්යක්ෂමතාව සහිත නිමුවුම් මට්ටමෙහි සිටින විට,
- (1) මූල්‍ය අයෙනුරය මූල්‍ය පිරිවැයල සමාන වේ.
 - (2) ආන්තික අයෙනුරය ආන්තික පිරිවැයල සමාන වේ.
 - (3) ආන්තික අයෙනුරය ආන්තික පිරිවැය ඉක්මණා යයි.
 - (4) මිල සාමාන්‍ය මූල්‍ය පිරිවැයල සමාන වේ.
 - (5) මිල ආන්තික පිරිවැයල සමාන වේ.
- (..5...)
7. අභ්‍යන්තර කරුණ තොවෙනාස්ථි කිවියදී X හාණ්ඩියෙහි මිල පහළ බෙඩි නම්, X හාණ්ඩිය සඳහා ඇති වෛළේදපොලයි සිදුවීම්ප බොහෝසයින් ඉඩකව ඇත්තේ පහත සඳහන් කළු යුතුයේ ද?
- (1) X හාණ්ඩියෙහි සැපයුම් අඩු වන්නේ ය.
 - (2) X හාණ්ඩිය සඳහා ඉල්ලුම වැඩි වන්නේ ය.
 - (3) X හාණ්ඩිය සඳහා ඉල්ලුම අඩු වන්නේ ය.
 - (4) X හාණ්ඩිය ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය එළි එන්නේ ය.
 - (5) X හාණ්ඩිය සැපයුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වන්නේ ය.
- (..4...)
8. ඉල්ලුම් එතුයක් ඇදීමේදී පදනම් කරනු ලබන උපක්ලේපනය වන්නේ,
- (1) මිල අඩු වන විට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය සැම්වීම්ප වැඩි වන්නේය යන්න ය.
 - (2) මිල අඩු වන විට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය සැම්වීම්ප අඩු වන්නේය යන්න ය.
 - (3) මිලයි හටගන්නා එතෙක්කම්, සැපයුම් ශේෂයෙහි බලපාත්කන් නැතැයි යන්න ය.
 - (4) ඉල්ලුම්හි මිල නමුකාව, ඉල්ලුම් විකුය දිගේ එතෙක් තොවීය යන්න ය.
 - (5) මිල සැර ඉල්ලුම් ශේෂයෙහි බලපාතා සායන ස්ථාවරව ප්‍රතිඵ්‍යුතු යන්න ය.
- (..5...)
9. කිසියම් හාණ්ඩියක් සඳහා ඇති වෛළේදපොලක පහයනු ලබන ප්‍රමාණය (Q_S) හා ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය (Q_D) පිළිවෙළින් $Q_S = -30 + P$ පහ $Q_D = 240 - 2P$ විගයෙන් දැක්වන අතර, P එලින් දැක්වෙන්නේ ඒකකයක මිල රුපියලුප්පේ. එම හාණ්ඩිය මත පාහානු ලබන නිශ්චයාන බද්ධක එතෙක්වීමක් නිසා, ගැඹුම් $Q_S = -36 + P$ ස්ථාපය ගනී. බද්ධදී හැඳුනු මෙම එතාස සම්බුද්ධි මිල කෙරෙහි බලපානුයේ කෙරෙ ද?
- (1) රුපියල් 2 කින් පහළ බෙඩි.
 - (2) රුපියල් 6 කින් පහළ බෙඩි.
 - (3) රුපියල් 2 කින් ඉහළ නැති.
 - (4) රුපියල් 6 කින් ඉහළ නැති.
 - (5) රුපියල් 90 කින් ඉහළ නැති.
- (..3...)
10. තේ සඳහා ඉල්ලුම් සැපයුම්න් දැනුම් දෙකම එකවර එළි වැඩි වන්නේ නම්, තේ මෙම වෛළේදපොලයි සම්බුද්ධි මිල සාමාණ්‍යය ප්‍රමාණය කෙරෙහි එය කෙසේ බලපානු පැඳේ ද?
- | | මිල | ප්‍රමාණය |
|-----|---------------|---------------|
| (1) | වැඩි වේ. | වැඩි වේ. |
| (2) | අඩු වේ. | අඩු වේ. |
| (3) | අඩු වේ. | වැඩි වේ. |
| (4) | වැඩි වේ. | අවිනිශ්චිත ය. |
| (5) | අවිනිශ්චිත ය. | වැඩි වේ. |
- (..3...)
11. කිසියම් පුද්ගලයෙකුගේ ආදායම ඉහළ යන විට, කිරී සඳහා ඔහුගේ ඉල්ලුම් වැඩි වේ නම්, කිරී උදාහරණයක් ලෙස ගත ගැනීමක්,
- (1) බාල හාණ්ඩියකට ය.
 - (2) තොම්ල හාණ්ඩියකට ය.
 - (3) සාමාන්‍ය හාණ්ඩියකට ය.
 - (4) ඉහා සායන හාණ්ඩියකට ය.
 - (5) පිළින් හාණ්ඩියකට ය.
- (..3...)

12. කිසියම් ආයතනයක් නිපදවීනු ලබන හාණ්ඩියක් සඳහා පුරුණ අනමු ඉල්ලුමක් පවතී යැයි උපක්ල්පනය කරන්න. ආයතනය එම හාණ්ඩියේ මිල 6% කින් ඉහළ තාවත්තු ලැබුවහාත්, ආයතනයේ අයහාරය මත නොබදු බලපෑමක් ඇති වේ ද?
- (1) අයහාරය නොවෙනයේව පවතිනු ඇත.
 - (2) අයහාරය 6% කින් ඉහළ නමිනු ඇත.
 - (3) අයහාරය 6% කින් පහළ බැඩිනු ඇත.
 - (4) අයහාරය ඉනා කරා පහළ බැඩිනු ඇත.
 - (5) අයහාරය 6% කට වඩා අඩු ප්‍රමාණයකින් ඉහළ නමිනු ඇත.

(2....)

13. 2016 වර්ෂයේදී තරගකාරී වෙළෙදපොලක, කුරුදු කිලෝග්‍රැම් එකක් රුපියල් 900 බැඩින් කිලෝග්‍රැම් මිලියන 10ක් අලෙවි කරන ලදී. 2017 වර්ෂයේදී, එම වෙළෙදපොලයේ, කිලෝග්‍රැම් එකක් රුපියල් 800ක් බැඩින් කුරුදු කිලෝග්‍රැම් මිලියන 10ක් අලෙවි කරන ලදී. කුරුදු ඉල්පූමේ සහ සැපයුමේ පහත සඳහන් නොබදු වෙනයෙකම්, මෙම ප්‍රතිඵලය ඇති කිරීමට හේතු වුයේ ද?

	ඉල්පූම	සැපයුම
(1)	වැඩි විම	වැඩි විම
(2)	අඩු විම	අඩු විම
(3)	අඩු විම	වැඩි විම
(4)	වැඩි විම	අඩු විම
(5)	අඩු විම	නොවෙනයේව තිබේ

(3....)

14. එකතරා පාරිභෝගික හාණ්ඩියක් සඳහා වන වෙළෙදපොල සැපයුම් විනුය ඉහළට බැඩිම් වන බවත්, වෙළෙදපොල ඉල්පූම් වනුය පහළට බැඩිම් වන බවත් සලකන්න. මෙම හාණ්ඩිය සඳහා එකක සහනාධාරයක් ලබා දීම, පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය කෙරෙහි කෙසේ බෙදාහැරු ලබන්නේ ද?

	පාරිභෝගික අතිරික්තය	නිෂ්පාදක අතිරික්තය
(1)	අඩු වේ.	අඩු වේ.
(2)	අඩු වේ.	වැඩි වේ.
(3)	වැඩි වේ.	වැඩි වේ.
(4)	වැඩි වේ.	අඩු වේ.
(5)	වැඩි වේ.	නොවෙනයේව පවතී.

(3....)

15. තරගකාරී වෙළෙදපොලක අලෙවි කෙරෙන හාණ්ඩියකට අදාළ වෙළෙදපොල ඉල්පූම් හා සැපයුම් වනු, පහත සඳහන් සම්කරණයන්ගෙන් තිරුපණය වේ යැයි සලකන්න.

$$Q_D = 160 - 4P \quad Q_S = -20 + 2P$$

වෙළෙදපොල සම්බුද්ධි වන විට මිල ඉල්පූම් නමුතාවය

- (1) -2.4 කි. (2) -2.6 කි. (3) -2.8 කි. (4) -3.0 කි. (5) -5.3 කි. (4....)

16. ආයතනයක් තම කෙටිකාලීන නිෂ්පාදන ප්‍රියාවලියේදී, එක් විවෘත යොදුමක් පමණක් හාවත කරනු ලැබේ යැයි උපක්ල්පනය කරන්න. මෙහිදී ආයතනය හිතිවන එලයන්ට මූහුණ දෙනු ලැබේ නම්, එක් විවෘත යොදුම වැඩි වැඩියෙන් හාවික කරන්ම පහත සඳහන් කවරක් සිදු විය තුළි ද?

- (1) ආන්තික පිරිවැය ස්ථාවර වේගයකින් පහළ වැටෙන්නේ ය.
- (2) ආන්තික පිරිවැය අඩු වන වේගයකින් පහළ වැටෙන්නේ ය.
- (3) ආන්තික පිරිවැය ඉහළ නගින්නේ ය.
- (4) ආන්තික නිෂ්පාදනය ස්ථාවර වේගයකින් ඉහළ නැගින්නේ ය.
- (5) ආන්තික නිෂ්පාදනය අඩු වන වේගයකින් ඉහළ නැගින්නේ ය.

(3....)

17. එකතරා ආයතනයක නිමුවුම ඉනා වන විට, මුළු පිරිවැය රුපියල් 300ක් වේ. එකක 5ක් නිෂ්පාදනය කරන විට මුළු පිරිවැය රුපියල් 630ක් වේ. එකක 5ක් නිෂ්පාදනය කරන විට සාමාන්‍ය විවෘත පිරිවැය කොපම් ද?

- | | |
|-----------------|-----------------|
| (1) රුපියල් 60 | (2) රුපියල් 66 |
| (3) රුපියල් 122 | (4) රුපියල් 126 |
| (5) රුපියල් 330 | |

(2....)

18. පහත සඳහන් කළර දැ පුරුණ තරගකාරී වෙළෙඳපොලුකු උක්ෂණ වන්නේ ද?

- A - අදුන් ආයතනවලට ඉතා පහසුවෙන් වෙළෙඳපොලට ප්‍රවේශ විය තැකී ය.
- B - භාණ්ඩ ප්‍රශ්නයක් තොමූහ.
- C - වෙළෙඳපොල ඉල්පුම් ව්‍යුය පුරුණ නම්ත මේ.
- D - වෙළෙඳපොල කුළ සිටින එක් එක් ආයතනයේ සැපයුම් ව්‍යුය පුරුණ නම්ත මේ.

(1) A සහ B පමණි.

(2) A සහ C පමණි.

(3) A, B සහ C පමණි.

(4) A, B සහ D පමණි.

(5) B, C පමණි.

(..1..)

19. පුරුණ තරගකාරී ආයතනයක පවත්නා තිමුපුම් මට්ටමේදී ආන්තික පිරිවැය රුපියල් 80ක්. සාමාන්‍ය විව්‍ලතා පිරිවැය රුපියල් 50ක්. සාමාන්‍ය ස්ථාවර පිරිවැය රුපියල් 30ක් සහ භාණ්ඩයේ මිල රුපියල් 80ක් මේ. මෙම ආයතනය සම්බන්ධයෙන් පහත සඳහන් කළරක් තිශ්‍යුදී මේ ද?

- (1) ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන එන බැවින් ආර්ථික ලාභ ගුනා මේ.
- (2) මූල අයභාරය මූල පිරිවැයට එකා අඩු බැවින් ආර්ථික ලාභ සාඟ මේ.
- (3) මූල අයභාරය මූල පිරිවැයට එකා එංඩ් බැවින් ආර්ථික ලාභ ඔහු මේ.
- (4) මිල, සාමාන්‍ය විව්‍ලතා පිරිවැයට එකා එංඩ් බැවින් ආර්ථික ලාභ සාඟ මේ.
- (5) මිල, සාමාන්‍ය මූල පිරිවැයට සමාන බැවින් ආර්ථික ලාභ ගුනා මේ.

(..5..)

20. ආයතන අතර අමත්තාන රැදියාස්ක් පැවතිය තැක්කේ පහත සඳහන් කළර වෙළෙඳපොල එස්සායක් තුළ ද?

- (1) කතිපායිකාරය
- (2) ඒකාධිකාරය
- (3) පුරුණ තරගය
- (4) ස්ථාපාලීක ඒකාධිකාරය
- (5) ඒකාධිකාරී තරගය

(.1..)

21. කුපුම්බ හා එකාපාරික ආයතනවලදී පමණක් සම්බන්ධ ආර්ථිකයක, ආදායමේ එක්ස්ප්‍රෝට්‍රුට්‍රු ප්‍රමාණය සම්බන්ධයෙන් පහත සඳහන් කළරක් අනුකූල මේන්නේ ද?

- (1) කුපුම්බ, හා සේවා නිශ්පාදනය කරන්නන් එන ගතර එකාපාරික ආයතන, නිශ්පාදන සම්පත් පරිශෝරනය කරන්නේ මේ.
- (2) කුපුම්බ, නිශ්පාදන සම්පත් හාවිත කරන්නන් එන අතර එකාපාරික ආයතන, ඉතුරුම් ජනනය කෙරන්නේ මේ.
- (3) කුපුම්බ, නිශ්පාදන සම්පත් සපයන්නන් එන අතර එකාපාරික ආයතන, හා සේවා නිශ්පාදනය කරන්නේ මේ.
- (4) එකාපාරික ආයතන, බැඳු එකතු කරන්නන් එන අතර කුපුම්බ, බැඳු ආදායම ජනනය කරන්නේ මේ.
- (5) එකාපාරික ආයතන, නිශ්පාදන සම්පත් සපයන්නන් එන අතර කුපුම්බ, හා සේවා පරිශෝරනය කරන්නේ මේ.

(..3..)

22. දළ දේශීය නිශ්පාදනය නිර්වචනය කරනු ලබනයේ පහත සඳහන් කළර ප්‍රකාශයකින් ද?

- (1) දඹ දද කාලපරිවිලෝන්දයක් තුළදී, ආර්ථිකයක් විසින් නිශ්පාදනය කරනු ලබන මූල නිමුඩුම් ප්‍රමාණයයි.
- (2) දඹ දද කාලපරිවිලෝන්දයක් තුළදී, ආර්ථිකයක් විසින් නිශ්පාදනය කරනු ලබන සියලුම නිමුඩුම්වල මූල වෙළෙඳපොල එක්නාකමයි.
- (3) දඹ දද කාලපරිවිලෝන්දයක් තුළදී, ආර්ථිකයක් විසින් නිශ්පාදනය කරනු ලබන සියලුම අවස්ථා හා සේවාල මූල එක්නාකමයි.
- (4) දඹ දද කාලපරිවිලෝන්දයක් තුළදී, දේශීය වෙළෙඳපොලාලුහි අලඹී කරන දද අඛණ්ඩ හා සේවාල මූල එක්නාකමයි.
- (5) දඹ දද කාලපරිවිලෝන්දයක් තුළදී, ආර්ථිකයක් විසින් නිශ්පාදනය කරන දද සියලුම අඛණ්ඩ හා සේවාල මූල එක්නාකමයි.

(..3..)

23. දළ ජාතික ආදායම මිනුම් කිරීමේදී එයට ඇතුළත් නොවනුයේ කුඩා ද?

- (1) සේවා විද්‍යාත්මකයන් සඳහා උග්‍රීතය
- (2) නොපස් නිමියන් එන ගෙවනු ලබන උග්‍රීතය
- (3) පමාගම විසින් රඳාළාගනු ලබන උග්‍රීතය
- (4) ඉතුම් හිමියන් මෙන ගෙවනු ලබන එංඩ් කුඩා
- (5) සම්පත් හිමිකරුන් මෙන ගෙවනු ලබන අද්‍යාපාල ආදායම

(..1..)

24. කර්මාන්තක තුනකින් පමණක් සමත්වීන කළුපින ආර්ථිකයක් පිළිබඳ උපකල්පනය කරන්න. A කර්මාන්තය, රුපියල් මිලියන 30ක ආනයන යෙදුවූ හාටින කරමින් නිෂ්පාදනය කරනු ලබන තම නිමැවුම්, රුපියල් මිලියන 100කට B කර්මාන්තය වෙත අලෙවී කරයි. B කර්මාන්තය, ආනයන කිසිවක් හාටින ගොනකාව රුපියල් මිලියන 300ක වටිනා තීමුවූ ප්‍රමාණයක් C කර්මාන්තය එක අලෙවී කරන අතර, තවත් රුපියල් මිලියන 60ක වටිනා නිමැවුම් විදේශීය රෝප අපනයනය කරයි. C කර්මාන්තය, රුපියල් මිලියන 30ක ආනයන යෙදුවූ හාටින කරමින් නිෂ්පාදනය කළ තම නිමැවුම්, රුපියල් මිලියන 50පිටුව අවසාන පරිභාෂ්‍යකයන්ප්‍ර අලෙවී කරයි.

මෙම ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය සොපම් ද?

- | | |
|------------------------|------------------------|
| (1) රුපියල් මිලියන 440 | (2) රුපියල් මිලියන 500 |
| (3) රුපියල් මිලියන 900 | (4) රුපියල් මිලියන 960 |
| (5) රුපියල් මිලියන 990 | |

(..2...)

25. ආදායම මට්ටම රුපියල් 5 000 සිල රුපියල් 10 000 දක්වා එක් එන විට, පරිභාෂ්‍යන වියදම රුපියල් 7 000ක සිල රුපියල් 11 000ක දක්වා ඉහළ තැබේ. මෙහිදී ආක්තික පරිභාෂ්‍යන නැමියාව

- | | | | | |
|------------|------------|------------|------------|------------|
| (1) 0.8කි. | (2) 0.9කි. | (3) 1.0කි. | (4) 1.2කි. | (5) 1.4කි. |
|------------|------------|------------|------------|------------|

(..1...)

26. දළ දේශීය නිෂ්පාදනයේ විගාලම් අඩවිමත්ව බලපානුයේ පහත සඳහන් කළරක් ද?

- | |
|---|
| (1) ආණ්ඩුවේ මිල දී ගැනීම් හා බුදු අය කිරීම් යන දෙකම රුපියල් මිලියන 50කින් ඉහළ යාම |
| (2) ආණ්ඩුවේ මිල දී ගැනීම් හා බුදු අය කිරීම් යන දෙකම රුපියල් මිලියන 50කින් අඩු විම |
| (3) රුපියල් මිලියන 50කින් බුදු එක් කිරීම |
| (4) රුපියල් මිලියන 50කින් ආණ්ඩුවේ මිල දී ගැනීම් අඩු විම |
| (5) රුපියල් මිලියන 50කින් ඉදා අපනයන ඉහළ යාම |

(..4...)

27. රාජ්‍ය ආයතන නොමැති ආර්ථිකයක, පරිභාෂ්‍යනය (C), ආයෝජනය (I), අපනයන (X) සහ ආනයන (M) අයයන් පහත දැක් වේ.


$$C = 200 + 0.75Y \quad I = 500 \quad X = 150 \quad M = 100$$

මෙම ආර්ථිකයේ සමතුලින ජාතික ආදායම මට්ටම (Y) සොපම් ද?

- | | | | | |
|-----------|-----------|-----------|-----------|-----------|
| (1) 3 000 | (2) 3 400 | (3) 3 600 | (4) 3 750 | (5) 3 800 |
|-----------|-----------|-----------|-----------|-----------|

(..1...)

28. පහත දැක්වෙන උපකලහනෙහි සමතුලින ජාතික ආදායම මට්ටම $0Y_1$ ලෙසෙන්, පුරුණ සේවා නිශ්චක්ති ජාතික ආදායම මට්ටම $0Y^*$ ලෙසෙන් පෙන්වාම් කරයි.



මෙම ආර්ථිකයේ අවධාරණයේ පරනරය සොපම් ද?

- | |
|--------------|
| (1) Y^*U |
| (2) UV |
| (3) KV |
| (4) MV |
| (5) Y_1Y^* |

(..2...)

29. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රජාගත්තික මිල දුරක්ෂණයෙහි පැද වර්ෂය කුම්ක් ද?

- | | | | | |
|----------|-------------|----------|-------------|----------|
| (1) 1951 | (2) 2006/07 | (3) 2010 | (4) 2012/13 | (5) 2014 |
|----------|-------------|----------|-------------|----------|

(..4...)

30. පහත සඳහන් කළරක් පිරිභාෂ්‍යනේ තැන්පුණු දේශීයනය යොමු වේ ද?

- | | |
|-----------------------------------|----------------------------------|
| (1) ගුම්භය මිල ඉහළ යාමන් | (2) රුපියල්ල මිල පහළ එයිමක |
| (3) කුම්ක් පරිභාෂ්‍යනයේ ඉහළ යාමන් | (4) රජයේ මිල දී ගැනීම් පහළ එයිමක |
| (5) මුදල පැපුමෙම් එක් වෙමක් | |

(..1...)

31. කිසියම් රෝප මුදල සැපයුමෙහි එක් විමක් ඇති විම්ප බොහෝ දුරට සැනුයේ පහත සඳහන් කළරක් ද?

- | |
|---|
| (1) ගෙවුම් ගෙව අතිරින්තයක් |
| (2) ආණ්ඩුවේ අයදැය උග්‍රීනයක් |
| (3) එක්ස් බැංකු තැන්පුණුවන් විසින් මුදල ඉඛන් කර ගැනීමක් |
| (4) එක්ස් බැංකු විෂ්ව මිලියන් දහන ලද තුළ ආපසු කැඳවීමක් |
| (5) මහ බැංකුව විසින් එක්ස් බැංකු වෙත සැරුණුවූ අමුවී නිරීමක් |

(..1...)

32. මුදල් සඳහා එන ගනුදෙනු ඉඳේම්. ඉතා කිවිපූලෙන් බැඳී පවත්නා මුදල් කාර්යය වනුයේ.
 (1) එවිනාකම් සන්නිධියක් වීම ය. (2) පම්බන කිහුම් ඒකකයක් වීම ය.
 (3) එවිනාකම් පිළිබඳ මිනුමක් වීම ය. (4) ප්‍රචාර මාධ්‍යයක් වීම ය.
 (5) විළම්බිත ගෙයුම් මාධ්‍යයක් වීම ය. (..4..)
33. එකිනෙක බැංකු සේෂ පත්‍රයක වගකීමක් වනුයේ පහත සඳහන් කළරක් ද?
 (1) භාණ්ඩාගාර බිල්පත් (2) ගනුදෙනුකරුවන්ගේ තැන්පත්
 (3) කො හා අන්තිකාරම් (4) රේකුරු ගාය
 (5) එට්ටම් කළ බිල්පත් (..2..)
34. ශ්‍රී ලංකා මහ බැංකුව එරත්තානමයේ සිය මූල්‍ය ප්‍රතිපත්තිය ත්‍රියාත්මක කිරීමේදී, භාවිත කරනු ලබන ප්‍රධාන ප්‍රතිපත්ති උපකරණ කළරක් ද?
 (1) බැංකු අනුපාතිකය හා ප්‍රතිපත්ති පොලී අනුපාතික
 (2) ව්‍යවස්ථාපිත සංවිධාන හා විවෘත පෙළෙදෙනාල කටයුතු
 (3) යහපෙළඳුම (කිරීම ප්‍රතියෝග) හා ප්‍රතිපත්ති පොලී අනුපාතික
 (4) කො සිමා කිරීම හා ව්‍යවස්ථාපිත සංවිධාන අවශ්‍යතා
 (5) ප්‍රතිපත්ති පොලී අනුපාතික හා විවෘත වෙළෙදෙපාල කටයුතු (..5..)
35. කිහියම් භාණ්ඩියක් පරිභේදනය කිරීමේදී එන බාහිරතා රහනය කොරනා විප, එඩු භාණ්ඩියක එළඹෙදපාල සම්බුද්ධිතය පිළිබඳව පහත සඳහන් කළරක් නිවැරදි වේ ද?
 (1) ආන්තික සමාජ ප්‍රතිලාභය, ආන්තික පොදුගලික පිරිවැයට වඩා අසු ය.
(2) ආන්තික සමාජ ප්‍රතිලාභය, ආන්තික පොදුගලික ප්‍රතිලාභයට එකා විශාල ය.
 (3) ආන්තික සමාජ පිරිවැය, ආන්තික සමාජ ප්‍රතිලාභයට වඩා වැඩි ය.
 (4) ආන්තික සමාජ පිරිවැය, ආන්තික පොදුගලික ප්‍රතිලාභයට එකා අසු ය.
 (5) ආන්තික සමාජ පිරිවැය, ආන්තික සමාජ ප්‍රතිලාභයට සමාන වේ. (..2..)
36. 'ආන්තික අභ්‍යන්තර වීම' නමින් ආර්ථික විද්‍යාඝැනින් විසින් භාජන්ලිනු ලබන සංයිධියට වඩාත් ම බලපෑ හැකි හේතුව එතේන් පහත සඳහන් දැ අතුරෙන් කළරක් ද?
 (1) ඇතැම් භාණ්ඩ හා සේවා නිශ්චාදනය කිරීමේදී සාර් බාහිරතා හටගැනීම
 (2) අවශ්‍ය භාණ්ඩ (demerit goods) අවශ්‍ය පරිභේදනය
 (3) ආදායම් හා එන එකා ප්‍රාග්ධනීය අකමාන වීම
 (4) එළඹෙදපාලවල අපුරුණ තරගය පැවතිම
(5) දේශපාලනයැයින් ස්වාර්යිය උගෙනු වීම (..5..)
37. ගුද්ධ පොදු භාණ්ඩියක්, තත්ත් එක් අතිරේක පාරිභේදනයකු එන සැපයීමේ ආන්තික පිරිවැය පිළිබඳව පහත සඳහන් කළරක් නිවැරදි වේ ද?
 (1) එන අයයක් ගනීය.
(2) ගුන්‍යය සමාන ය.
 (3) භාණ්ඩය නිශ්චාදනය කිරීමේ ආරම්භක පිරිවැයට සමාන වේ.
 (4) පාරිභේදිකයන් සංවිධාන අවශ්‍යවත්ම අසු වේ.
 (5) පාරිභේදිකයන් සංවිධාන අවශ්‍යවත්ම වැඩි වේ. (..2..)
38. ශ්‍රී ලංකාවේ බදු අයහාරයේ ප්‍රධාන මූලාශ්‍ය වනුයේ.
 (1) ආදායම් බද්ද, එකතු කළ අයය මත බද්ද හා නිශ්චාදන බද්ද ලේ.
 (2) එකතු කළ අයය මත බද්ද, පිරිවැපුම් බද්ද හා ආර්ථික සේවා ගාස්තු වේ.
 (3) ආදායම් බද්ද, එකතු කළ අයය මත බද්ද හා මුද්දර බද්ද වේ.
 (4) එකතු කළ අයය මත බද්ද, ආනායන බද්ද හා ජායිගැනීම් බද්ද වේ.
 (5) එකතු කළ අයය මත බද්ද, එරුය හා ඉවත්ත්තාපුප්‍රාප්‍ර ගාස්තු හා ආර්ථික සේවා ගාස්තු වේ. (..1..)
39. ආර්ථික පසු බැංකීමක් (ප්‍රතිගෙනුය) සම්නය කිරීම සඳහා එඩාන් එඩාන් ගයෝග්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් වනුයේ පහත සඳහන් කළරක් ඉහළ නැංවීමක් ද?
 (1) පොලී අනුපාතික
 (2) මුදල් සැපයුම්
 (3) බදු
 (4) ආන්තිකවේ බැංකීමකර අඟල් කිරීම
(5) ආන්තිකවේ වියදම් (..5..)
40. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අභනයනවල ප්‍රධාන දිගාන්තිය හා ආනායනවල ප්‍රධාන මූලාශ්‍ය වනුයේ පිළිවෙළින.
 (1) ඇමරිකා එක්සත් රාජ්‍යය හා එක්සත් රාජ්‍යාධිකයයි.
(2) ඇමරිකා එක්සත් රාජ්‍යය හා විනයයි.
 (3) යුරෝපීය සංගමය හා ඉන්දියාවයි.
 (4) එක්සත් රාජ්‍යාධිකය හා විනයයි.
 (5) එක්සත් රාජ්‍යාධිකය හා ඉන්දියාවයි. (..2..)

41. කිසියම් රටක එවලද අනුපාතය, එහි පාද වර්ෂ අයය වන 100 සිට පසු වර්ෂයේදී 130 දක්වා වැඩි හිමියේ ය. අපනායන මිලයන්හි භා ආනායන මිලයන්හි ක්විර එවනාසක් මේ තත්ත්වය ඇති විමෙහි ලා ජේතු වී ඇත් ද?

	අපනායන මිල දුරකාය	ආනායන මිල දුරකාය
(1)	30% කින් අඩු විය.	10% කින් එැඩි විය.
(2)	20% කින් අඩු විය.	10% කින් අඩු විය.
(3)	30% කින් එැඩි විය.	එවනාස නොවේ ය.
(4)	10% කින් එැඩි විය.	20% කින් අඩු විය.
(5)	එවනාස නොවේ ය.	30% කින් එැඩි විය.

(..3...)

42. කිසියම් රටක එවලද ගෝප අධිකික්තය ඉහළ යාමට සේතුවක් එනුයේ,

- මද්ධිය උද්යමනය ඉහළ යාමයි.
- ආනායන පහළ යාම හා අපනායන ඉහළ යාමයි.
- එවලද භූලුකාර රථඛල විමින් ඉහළ තීරු බුදු පැනවීමයි.
- රු තුළප ග්‍රා එන සඳහු විදේශ ආයෝජන ප්‍රථාහ ඉහළ යාමයි.
- ව්‍යවහාර මුදල් ඒකකයේ අයය ඉහළ යාමයි.


(..2...)

43. 2016/17 එව්‍යාපෘති මානව සංවර්ධන දුරකාය සහ ගෝලීය තරගකාරීන් දුරකාය තුළ, ශ්‍රී ලංකාව හිමිකර ගත් ස්ථාන නිවැරදිව දැක්වෙන්නේ පහත සඳහන් ක්විර සංයෝජනයක් මඟින් ද?

	මානව සාම්බන්ධ දුරකාය	ගෝලීය තරගකාරීන් දුරකාය
(1)	73	71
(2)	73	60
(3)	72	58
(4)	70	68
(5)	68	85

(..1...)

44. පහත දැක්වෙන රුපස්ථාන පෙන්වුම් කරනුයේ, ජපන් යෙන් සඳහා ඇති විදේශ විනිමය එවලදපාලෙහි ශ්‍රී ලංකා රුපියල් සඳහා ඇති ඉල්ලම හා ශ්‍රී ලංකා රුපියල් සැපයුමයි. K ලුක්මායේදී ආරම්භක වශයෙන් එවලදපාල සමතුලික වී ඇත. ශ්‍රී ලංකාව, මෙස්පර රට ආනායනය මත අය කරන තීරු බුදු සැලුකිය යුතු පරිදි පහළ හෙළිම තිසා, ආනායනය කරනු ලබන මෙස්පර රට සඳහා ඉල්ලම එක්වීමෙන් විදේශ විනිමය එවලදපාලෙහි ඇති විය හැකි අත්ත් සමතුලික ප්‍රත්ප්‍රය ක්විරක් ද?



- (1) A (2) B (3) C (4) D (5) E (.4...)

45. ආදායම් විෂමතාව මිනිය හැක්වේ,

- දළ දේශීය නිෂ්පාදනය සහ දළ ජාතික ආදායම් අකර වෙනස මඟිනි.
- ඒනි සංග්‍රහකාය මගිනි.
- මුරත දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන අනුපාකිකය මඟිනි.
- ජාතික දරිද්‍රණ ඉම මඟිනි.
- ප්‍රතිකිරීෂ ආදායම් මගිනි.

(.2...)

46. පහත සඳහන් ද්‍රැශක අනුරෝධේ එර්තමානයේ මානව සංවර්ධන ද්‍රැශකය සැකසීම සඳහා යොදා ගැනීන ද්‍රැශක තුන තොරත්ත.

- A - කුය සේක්ටි සම්බද්ධ ගෙවන ලද ප්‍රතිසිරුණ දළ ජාතික ආදායම් ද්‍රැශකය
- B - උපත් අනුපාතික ද්‍රැශකය
- C - ආයු අලේක්සා ද්‍රැශකය
- D - එළැඹිලි සාක්ෂරතා ද්‍රැශකය
- E - අඩාවපන ද්‍රැශකය

(1) A, B සහ C
(4) A, D සහ E

(2) A, C සහ D
(5) C, D සහ E

(3) A, C සහ E
(.3...)

47. රෝගී අතර නිවාත තත්ත්වයේ මෙහෙස්කම් පෙන්නුම් කිරීමේදී ප්‍රතිසිරුණ මුරුග දැඟී ප්‍රතිසිරුණ ඇත්ත අඩායම් මිනුම. නොමග යෙහෙසුම් ද්‍රැශකයක් විය යන්න ඇගුලුවෙන් පහත සඳහන් කළර කරක දෙකක් මිනින් ද?

- A - උද්ඛමන අනුපාතිකයන්ගේ මෙහෙස්කම් සැලකිල්ලට නොගනී.
- B - මෙලෙදූපෙළ නොවන ආර්ථික ත්‍යාකාරකම් පිළිබඳ, රෝගී අතර නිවාත මට්ටම් මෙහෙස්කම් ප්‍රතිසිරුණ ඇත්ති.
- C - පාරිභාෂික අභිජුත්තින් පවත්නා මෙහෙස්කම් සැලකිල්ලට නොගනී.
- D - විනිමය අනුපාතිකය විකාශිත්ව සැලකිල්ලට නොගනී. එබැවින් එම මිනුම ප්‍රකාශ කළ යුත්තේ 'කුය සේක්ටි සම්බද්ධය්' පදනම් කර ගනිමිනි.
- E - 'ආදායම් ප්‍රවේශය' එස්සේ ගණනය කරන දළ ජාතික ආදායම් මිනුම 'වියදම් ප්‍රවේශය' එස්සේ ගණනය කෙරෙන අගයට එවා මෙහෙස් විය නැඟි ය.

(1) A සහ B
(4) C සහ D
(2) B සහ C
(5) D සහ E
(.3...)

48. කිරීමාර සංවර්ධන අභිමතාප්‍ර අනුරෝධ පළුමුවන අභිමතකරුවය දිරිඥාවය පිළිබඳව ය. එම අභිමතකරුවයෙන් අරමුණු කරනුයේ,

- (1) 2030 එන විප දිරිඥාවය අඩුකින් කළ තැරීම ය.
- (2) 2030 එන විප සැම තුනම සැම තුවරුපයකම් දිරිඥාවය අඩුකින් කිරීම ය.
- (3) 2030 එන විප දිරිඥාවය 75% කින් අඩු කිරීම ය.
- (4) සූයුම්කා තීමා කොප සැම පුද්ගලයකුවම් ප්‍රමාණවන් ලෙස ආහාර ලබා ගැනීම්ප ඇති තැකියාව සහතික කරලීම ය.
- (5) දිරිඥාවය අඩුකර ගැනීමේහි ආත්කර ගැනීම්ප සැම රෝග පිළිබඳව ආයාර කිරීම ය.
(.2...)

49. කිසියම් රෝග ජ්‍යෙගනය ප්‍රයාන එයෙක් සාක්ෂි අතර එනාඡ්ත වී ඇති ආකාරය පහත එහුම්පහි ඇක්මේ.

වයය නැංවය	රෝගයන් (මුළුණ)
අවුරුදු 0 - 14	6
අවුරුදු 15 - 64	20
අවුරුදු 65 සහ එම එක්	4

මෙම රෝගී මුළු ගැපුම් අනුපාතිකය,

- (1) 10% කි.
- (2) 20% කි.
- (3) 30% කි.
- (4) 33% කි.
- (5) 50% කි.
(.5...)

50. විර්තමානයේ ශ්‍රී ලංකාවේ දළ අද්ධීය හිම්පාදිතයෙහි ආමීක සංඝුතිය නිෂ්පාදී දැක්වෙන්නේ පහත සඳහන් එගුවේ කළර දක්න පෙන්නින් ද?

ආමීකර්මාන්තය, වන වගාව සහ දේවර කරමාන්තය (%)	කරමාන්ත (%)	යෝගා (%)
(1) 5	20	64
(2) 7	27	57
(3) 10	25	50
(4) 12	28	48
(5) 15	30	45

(.2...)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பர්ட්‍යාසத் தිණෙක்களம்

අ.පො.ස. (උ.පෙ.ල) විභාගය / ක.පො.ත. (හයර් තර)ප් පර්ට්‍යාස - 2018

විෂයය අංකය
පාට ඩිලක්කම

21

විෂයය
පාටම

ආර්ථික විද්‍යාව

ලකුණු දීමේ පරිතාචිය/ප්‍රාග්ධන වෘත්තියේ නිෂ්පාදනය

I පත්‍රය/පත්තිරාම I

පශේෂ අංකය විෂය ක්‍රි.ව.	පිළිතුරු අංකය විෂය ක්‍රි.ව.								
01.4....	11.3....	21.3....	31.1....	41.3....					
02.5....	12.2....	22.3....	32.4....	42.2....					
03.3....	13.3....	23.1....	33.2....	43.1....					
04.1....	14.3....	24.2....	34.5....	44.4....					
05.4....	15.4....	25.1....	35.2....	45.2....					
06.5....	16.3....	26.4....	36.5....	46.3....					
07.4....	17.2....	27.1....	37.2....	47.3....					
08.5....	18.1....	28.2....	38.1....	48.2....					
09.3....	19.5....	29.4....	39.5....	49.5....					
10.5....	20.1....	30.1....	40.2....	50.2....					

© විශේෂ උපදෙස්/ ඩීසේට ආර්ථිකතාව :

එක් පිළිතුරුව/ ඉගු සාරියාණ විෂයක් 02 ලකුණු වර්ගීන්/ප්‍රාග්ධන විෂය විෂය මූල්‍ය මැත්තය

මුළු ලකුණු/මැත්තය ප්‍රාග්ධන 2 x 50 = 100

වෙශෙසෙන නැවැස්පාදකයෙකි. එහෙත් ප්‍රමිකයෙක් වූ කළ වාණිජ පදනමකින් නාව්‍යතාවන් හඳුන්වාදීමට වෙශෙසෙන්නොක් නොවේ.

- ව්‍යවසායකයන් අවදානම් දරන්නාන් වන අතර, ඔවුනු අවදානම කුලීන්ම සමඟීමන් වෙති. අනික් අතට කම්කරුවේ හැමවිම අවදානමෙන් වැළැකීමට කටයුතු කරයි.
- එදිනෙදා කටයුතු සඳහා අදාළ නොවන, එහෙත් ව්‍යාපාරික ආයතනයේ දිගානකිය හා ගමන්මග තීරණය කෙරෙන, මූලික ප්‍රතිපත්තිමය තීරණ ව්‍යවසායකයන් විසින් ගනු ලබන අතර එකී තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවසායකයා ප්‍රමිකයන් කුලීයට ගනී.
(වෙනස්කම් දැක්වෙන යිනෑම කරුණු දෙකක්
සඳහා එක් කරුණකට ලකුණු 01 බැඩින් ලකුණු 02 පි)

- (ii) - "වැඩිවන ආච්ඡලීක පිරිවැය නීතියෙන්" අදහස් කෙරෙනුයේ නිෂ්පාදන හැකියා ව්‍යුහයන් මත, එක් හාන්චියක නිෂ්පාදනය සමාන ඒකකවලින් ක්‍රමයෙන් වැඩි කරන විට, එ වෙනුවෙන් කුප කිරීමට සිදුවන අනික් හාන්චියේ ප්‍රමාණය නොවන් ආච්ඡලීක පිරිවැය, ක්‍රමයෙන් ඉහළ තහින බවය.

(ලකුණු 02 පි)

(විකල්ප පිළිතුරක්: වැඩිවන ආච්ඡලීක පිරිවැය නීතියෙන් අදහස් කෙරෙනුයේ සම්පත් පුරුණ ලෙස උපයෝගනය කර ඇති විටක කිහිපයේ හාන්චියක නිෂ්පාදනය වැඩි කිරීමේ දී එහි ආච්ඡලීක පිරිවැය හෙවත් එම හාන්චිය වෙනුවෙන් කුප කිරීමට සිදුවන අනික් හාන්චියේ නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ තහින බවය)

වැඩිවන ආච්ඡලීක පිරිවැය නීතියට බලපාන සාධක තුනකි.

- නිෂ්පාදන සම්පත් (සාධක) සම්පාදනය නොවීම (එබැවින් එක් සාධකයක් වෙනුවෙන් වෙනත් සාධකයක් පුරුණ වශයෙන් ආදේශකයක් ලෙස යොදාගත හැකි නොවේ).
- විවිධ හාන්චි හා සේවා නිෂ්පාදන කිරීමේ දී යොදා ගනු ලබන නිෂ්පාදන ක්‍රම සිල්ප වෙනස් වීම (වෙනස් තාක්ෂණය යොදා ගැනීම).
- කිහිපයේ හාන්චියක් නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් යෝගා සාධකයක්, වෙනස් හාන්චියක් නිෂ්පාදනය කිරීමේ උග්‍රා එතරම් යෝගා නොවීම.


(මිනෑම හේතු දෙකක් සඳහා එක් හේතුවකට ලකුණු 01 බැඩින් ලකුණු 02 පි)

- (iii) - කුමක් කොපමණ ප්‍රමාණයකින් නිෂ්පාදනය කරන්නේ ද?
- කොසේ නිෂ්පාදනය කරන්නේ ද?
- කා සඳහා නිෂ්පාදනය කරන්නේ ද?

(ලකුණු 01 පි)


- වෙළෙඳපෙළ ආර්ථික පද්ධතිය (ලකුණු 01 පි)
 - විධාන ආර්ථික පද්ධතිය (ලකුණු 01 පි)
 - සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය (ලකුණු 01 පි)
- ("ධනෝග්‍ර ක්‍රමය" සහ 'සමාජවාදී ක්‍රමය' ලෙස
ආර්ථික පද්ධති නම් කොට ඇත්තාම් ලකුණු නොලැබේ)

- (iv) - සේවා විදුක්ති අනුපාතිකයේ ඉහළ යාම.



සේවා විදුක්තිය පවතින ආර්ථිකයක සේවා විදුක්ති අනුපාතිකය තවදුරටත් ඉහළ හියෙනාත්, පවත්නා සම්පත් උග්‍ර උපයෝගනය නිසා මුරුත නිෂ්පාදනය සංකේරණය වේ. සැබෑ නිමැවුම දැක්වෙන ලක්ෂණය A සිට B දක්වා විතැන්වේ.

- වැඩිකරන වයසේ ජනගහනය ඉහළ යාම.



වැඩිකරන වයසේ ජනගහනය ඉහළ යාමක් නිසා ආර්ථිකයේ සම්පත් සම්භාරයේ ප්‍රසාරණයක් හටගනී.

මේ නිසා නිෂ්පාදන බාරිතාව හෙවත් විභව නිමැවුම ඉහළ නාමී. ප්‍රසාර සටහනෙහි මෙය පෙන්වුම් කෙරෙනුයේ නිෂ්පාදන හැකියා මායිම් වතුය AB සිට CD දක්වා දකුණට විතැන් විමක් මගිනි.

(අනු නම් කොට සිදුවන ලෙනස නිවැරදිව පෙන්වුම් කෙරෙන රුප සටහනට ලක්ෂණ 01 ඩී. පැහැදිලි කිරීමට ලක්ෂණ 01 ඩී)

- (v) - ආර්ථික නොවන හාණ්ඩයක් හෙවත් නොමිල හාණ්ඩයක් ලෙස හඳුන්වනුයේ හිගකමක් නොමැති හාණ්ඩයක්ය. එවැනි හාණ්ඩයක් අප සියලු දෙනාගේම වූවමනා සපුරාලීමට ප්‍රමාණවත් තරම් අතිශය සුලබව දක්නට ලැබේ. එම නිසා එවැනි හාණ්ඩයක් කිහිදු කැප කිරීමකින් තොරව ලබාගත හැකිය. ආච්ස්ටික පිරිවැයක් නොමැති.

(ආර්ථික නොවන හාණ්ඩ නිර්වචනයට ලක්ෂණ 02 ඩී)

කිහියම් හාණ්ඩයක් හිගකමක් සහිත හාණ්ඩයක් හෙවත් ආර්ථික නොව හාණ්ඩයක් ද යන්න නිර්ණය කෙරෙනුයේ, එම හාණ්ඩයට මිලක් අය කරනවා ද එසේ නැතහෙනාත් මිලක් අය නොකොට නොමිලයේ ලබා දෙනවා ද යන්න මත නොවේ. බොහෝ අවස්ථාවල සමාජ ගුහසාධනය හෝ ව්‍යාපාරික ප්‍රවාරණය වැනි හේතු මත ඇතැම් හාණ්ඩ හා සේවා මිලක් අය නොකොට මහජනයාට ලබා දෙන ආකාරය දැකිය හැකි ය. ඒවා නොමිලයේ ලබා දුන්නද, ඒවා නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප හාවිත සහිත හිග සම්පත් හාවිත කෙරේ. ඒවායේ නිෂ්පාදනය නිසා ආච්ස්ටික පිරිවැයක් හටගනී. ඒ බැවින් එම හාණ්ඩ ආර්ථික නොවන හාණ්ඩ නොවේ. ඒවා ආර්ථික හාණ්ඩ වේ.

(ලක්ෂණ 02 ඩී)

02. ටොටුපූරුෂය

2. (i) පොදුගලික ඉල්පුම් විකුණ සහ වෙළඳපොල ඉල්පුම් විකුණ අතර වෙනස දක්වනු ලදී. (ලකුණ 02අ)
- (ii) "මින් භාණ්ඩයක් බාල භාණ්ඩයක් වන අතර, බාල භාණ්ඩයක් අඩංගුයෙන්ම මින් භාණ්ඩයක් නොවේ." රැහැදිලි කරන්න. (ලකුණ 04අ)
- (iii) මිල ඉල්පුම් තම්බාව යන්නෙන් කුරුස් අදහස් ලේ ද? (ලකුණ 02අ)
- (iv) කිසියම් රෝග වට්ටක්කා විගාච්චි තිරින ගොවීන්ප, එව්ටක්කා අලුව්යෙන් දිවි රෝගුනීම් අධියෙන් දුෂ්කර කාර්යයක් විවිධ පත්ව ඇතුළු සඳහන්න. වට්ටක්කා වෙළඳපොලේ පථයේහා ඉල්පුම් සහ සැරපුම් තත්ත්වයන් පහත සම්කරණයන්ගේන් දැක්වේ.

$$\text{ඉල්පුම} (Q_D) = 350 - 10P$$

$$\text{පැපුම} (Q_S) = -40 + 5P$$

මෙහි P යන්නෙන් කිලෝග්‍රැමයක මිල රුපියල්වලින් ද, Q යන්නෙන් ඒකක ප්‍රමාණය මෙට්‍රික රෝන්වලින් ද අදහස් කෙරේ.

- (අ) වෙළඳපොලේ සම්බුද්ධිමත මිල භා ප්‍රමාණය නොපමණ ද? (ලකුණ 02අ)
- (ආ) ගොවීන්ව සහනයක් සැපයීමේ අරමුණින්, රුපිය උෂ්‍ණපුරුණ ගොවීම් ප්‍රමාණයක් (deficiency payment scheme) තද්දාම් දෙනු ලැබේ යයි සඳහන්න. එය පෙන්වන එව්ටක්කා කිලෝග්‍රැමයකට රුපියල් 30ක්, ගොවීන් වෙත ලබා දීමේ රුපිය සහනික කරන අතර, තම මුළු අස්ථිනීනම වෙළඳපොලේ පවත්නා කුවර මිලකට මුව ද අලුව් කරගන්නා ලෙස ගොවීන් හට ඇතුළු දෙනු ලැබේ.
- (ඇ) දැන් ගකාපමණ වට්ටක්කා ප්‍රමාණයක් ගොවීන් වෙළඳපොලුව සහයනු ලැබේ ද? (ලකුණ 02අ)
- (ඈ) තමන්ගේ මුළු සැරපුම් අලුව්කර ගැනීමට ගොවීන් විසින් කුවර මිලක් අය කළ යුතු වේ ද? (ලකුණ 02අ)
- (ඉ) උෂ්‍ණපුරුණ ගොවීම් වශයෙන් නොකරම් මුදලක් ගොවීන් මෙත ලැබේ ද? (ලකුණ 02අ)
- (ඊ) උෂ්‍ණපුරුණ ගොවීම් ප්‍රමාද හැඳුන්වා දුන් පැහැදිලි අතිරික්ෂක සහ නිශ්චාදක අතිරින්නය ගන්නය කරන්න.

02. (i) - කිසියම් පාරිභෝගකයෙකු යම් දෙන ලද අවස්ථාවක අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී, භාණ්ඩය සඳහා පැවැතිය හැකි විකල්ප මිලයන්හිදී මිලදී ගැනීමට කැමැති භා මිලදී ගැනීමට හැකියාව ඇති ප්‍රමාණ පෙන්නුම් කෙරේ සරල රුප සටහනක් පොදුගලික ඉල්පුම් විකුණ ලෙස සඳහන් කළ හැකිය. (ලකුණ 01 ඔ)

- යම් දෙන ලද අවස්ථාවක, අතිකුත් කරුණු නොවෙනස්ව තිබියදී කිසියම් භාණ්ඩයක විකල්ප මිලයන්හි දී වෙළඳපොලෙහි සියලුම පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමැති භා මිලදී ගැනීමට හැකියාව ඇති මුළු ප්‍රමාණයක් පෙන්නුම් කෙරෙන රුප සටහනක් වෙළඳපොල ඉල්පුම් විකුණ ලෙස සඳහන් කළ හැකිය.

(ලකුණ 01 ඔ)

(විකල්ප පිළිතුර : පොදුගලික ඉල්පුම් විකුණ සියල්ලේලෙම තිරස් එකතුව වෙළඳපොල ඉල්පුම් විකුණ වන අතර, එය නිරමාණය කරගනු ලබනුයේ එක් එක් පාරිභෝගිකයා විසින් එක් එක් මිලයන්හිදී ඉල්පුම් කරනු ලබන ප්‍රමාණ සියල්ල එකට එකතු කිරීම මගිනි)

- (ii) - මිලෙහි හටගන්නා වෙනසක් බාල භාණ්ඩයක් මත ඇති කරන බලපෑම වෙනස් ය. බාල භාණ්ඩයක ආදායම ප්‍රතිච්චිත සාර්ථකය අයයක් ගනී. මේ නිසා බාල භාණ්ඩයක් පිළිබඳව සඳහන විට, මිලෙහි ඇතිවන අඩුවීමක් ඉල්පුම් කරනු ලබන ප්‍රමාණයේ වැඩිවීමකට හැමවීම හේතු වන්නේ නැතු.

මිල අඩු විමක ආදේශන ප්‍රතිච්‍රිපාකය හැම විටම ඉල්පූම් කරනු ලබන ප්‍රමාණය වැඩි කරයි. ආදේශන ප්‍රතිච්‍රිපාකයේ එම බලපෑම, සාහ ආදායම් ප්‍රතිච්‍රිපාකය විසින් කිහියම් දුරකථ නිශේධිතය කෙරේ. මෙම ප්‍රතිච්‍රිපාක දෙකකි සාපේක්ෂ බලවත්කම මත අවසාන ප්‍රතිච්‍රිපාකය තීරණය වේ.

ඇතුම් බාල හාන්චිවලදී ආදේශන ප්‍රතිච්‍රිපාකයේ බලපෑම මුළුමනින්ම නිශේධිතය කිරීමට සාහ ආදායම් ප්‍රතිච්‍රිපාකය අසමත් වේ. එවිට මිල අඩුවිමක ප්‍රතිච්‍රිපාකයේ ඉල්පූම් කරනු ලබන ප්‍රමාණය කවියුරටත් ඉහළ තැනි. එහෙත් එම වැඩිවිම සාමාන්‍ය හාන්චියකදී සිදුවන තරම් විශාල ප්‍රමාණයක් තොවේ. බාල හාන්චියක සාමාන්‍ය රටාව මෙයයි. එබැවින් එය පහළට බැඳුම් වන ඉල්පූම් වතුයේ හැඩිය තහවුරු කරයි.

සාහ ආදායම් ප්‍රතිච්‍රිපාකය, ආදේශන ප්‍රතිච්‍රිපාකයේ බලපෑම අභිජ්‍ය යන විටකදී ඉල්පූම් වතුයේ හැඩිය බින බැඳුමකට අනුරුදීවේ. හිශන් හාන්චි තැනින් හඳුන්වනුයේ මෙම තත්ත්වයයි. මෙය සිදු වීමට නම් අදාළ හාන්චිය බාල හාන්චියක් විය යුතු වේ. එහෙත් එය පමණක් ප්‍රමාණවත් තොවේ. මිල වෙනස් වීමේ සාහ ආදායම් ප්‍රතිච්‍රිපාකය ආදේශන ප්‍රතිච්‍රිපාකය මුළුමනින් ම නිශේධිතය කිරීමට සමත් ප්‍රමාණයටත් වඩා බලගතු එකක් විය යුතුය. එබැවින් සැම බාල හාන්චියක්ම හිශන් හාන්චියක් තොවේ.

(එක් එක් පියවර සඳහා ලකුණු 01
බැඳින් ලකුණු 04 දි)

(iii) - කිහියම් හාන්චියක මිලෙහි හටගන්නා වෙනසක් කෙරෙහි, එම හාන්චියෙහි ඉල්පූම් කරනු ලබන ප්‍රමාණය දක්වන සංවේදිතාව මිල ඉල්පූම් නම්වතාවෙන් මැශේන්.

මෙය ගණනය කරනු ලබන්නේ ඉල්පූම් කරනු ලබන ප්‍රමාණයෙහි හටගන් ප්‍රතිඵතාත්මක වෙනස, එම වෙනස ඇති කිරීමට බලපෑ මිලෙහි ප්‍රතිඵතාත්මක වෙනසන් බෙදීමෙනි. එය පහත දැක්වෙන ආකාරයට ප්‍රකාශ කළ හැකි ය.

මිල ඉල්පූම් කරනු ලබන ප්‍රමාණයේ ප්‍රතිඵතාත්මක වෙනස
මිලෙහි ප්‍රතිඵතාත්මක වෙනස

(නිර්වචනයට ලකුණු 01 දි; ගණනය කෙරෙන සූත්‍රයට ලකුණු 01 දි මුළු ලකුණු 02 දි)

(iv) (a) - සම්බුද්ධ මිල හා ප්‍රමාණය

$$\begin{aligned} Q_d &= Q_s \\ 350 - 10P &= -40 + 5P \\ 390 &= 15P \end{aligned}$$

$$P = \text{කිලෝග්‍රැමයක් රුපි. 26$$

(ලකුණු 01 දි)

$$\begin{aligned} Q_d &= 350 - 10(26) \\ Q_d &= 350 - 260 \\ Q_d &= \text{මෙට්‍රික් ටොන් 90} \end{aligned}$$

(ලකුණු 01 දි)

(ආ) - කිලෝග්‍රැමයකට රුපි 30ක් වන සහතික මිල මත සපයනු ලබන මූල්‍ය ප්‍රමාණය :

$$\begin{aligned} Q_s &= -40 + 5P \\ Q_s &= -40 + 5(30) \\ Q_s &= -40 + 150 = \text{මෙට්‍රික් වොන් } 110 \end{aligned} \quad (\text{ලක්ෂ } 02 \text{ පි)$$

(ඉ) - මූල්‍ය සැපයුම් අලෙවිකර ගැනීම සඳහා අයකළ යුතු වෙළෙඳපොල මිල තීරණය වන්නේ එම ප්‍රමාණය මිලදී ගැනීමට පාරිභෝගිකයන් ගෙවීමට කැමැති මිල මතය.

$$\begin{aligned} Q_D &= 350 - 10P \\ Q_D &= 110 \end{aligned}$$

එමතිය:

$$\begin{aligned} 110 &= 350 - 10P \\ 10P &= 350 - 110 \\ P &= \text{කිලෝග්‍රැමය } \text{රුපි. } 24 \end{aligned}$$

(ලක්ෂ 02 පි)

(ඇ) උදාහරණය සඳහා රජයෙන් ගොවීන්ට ලැබෙන මූදල:

$$\begin{aligned} \text{කිලෝග්‍රැමයක් සඳහා උග්‍රහය කළ යුතු ප්‍රමාණය} \\ = \text{සහතික මිල} (= \text{රුපි. } 30) - \text{වෙළෙඳපොල මිල} (\text{රුපි. } 24) \\ = 30 - 24 = \text{කිලෝග්‍රැමයකට රුපි. } 6 \text{ කි.} \end{aligned}$$

$$\left. \begin{aligned} \text{උග්‍රහය කළ යුතු} \\ \text{මූල්‍ය මූදල} \end{aligned} \right\} = \text{රුපි. } 6 \times (110 \times 1000)$$

$$= \text{රුපි. } 660,000$$

(ලක්ෂ 02 පි)

(විකල්ප පිළිතුර : 660)

(2) - පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදක අතිරික්තය

$$\begin{aligned} \left. \begin{aligned} \text{පාරිභෝගික} \\ \text{අතිරික්තය} \end{aligned} \right\} &= (\text{උග්‍රහය තුළුම් මිල} - \text{වෙළෙඳපොල මිල}) \times \text{මිලදීගත් ප්‍රමාණය} \\ &= (35 - 24) \times 110,000 = \frac{1210,000}{2} \\ &= \text{රුපි. } 605,000 \end{aligned}$$

(ලක්ෂ 02 පි)

(විකල්ප පිළිතුර : 605)

$$\begin{aligned} \text{නිෂ්පාදක අතිරික්තය} &= \left(\frac{\text{ගොවීන්ට ලැබුණු}}{\text{මිල}} - \frac{\text{අවම සැපයුම්}}{\text{මිල}} \right) \times \frac{\text{උග්‍රහය}}{\text{මිල}} \\ &= (30 - 8) \times \frac{(110,000)}{2} = \frac{1210,000}{2} \\ &= \text{රුපි. } 1,210,000 \end{aligned}$$

(ලක්ෂ 02 පි)

(විකල්ප පිළිතුර : 1210)

ඩැස්ට්‍රික් ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන

3. (i) පහත දැක්වෙන ප්‍රාග්ධන සත්‍ය ද අයත් දැයි දක්වා, එමේ පිළිබඳ ගෝනු උගැනුදී කරන්න.
- (ආ) හිතාවන එල හඩුනු තීව්, මූල නිෂ්පාදනය රැහැලු එළුම් ප්‍රාග්ධන ගැනීම්.
- (ඇ) ඔද්‍යාල බඳු ගොවිනුදී සඳහා රැක්ෂණ යායෝග ගැවීම් සහ ප්‍රාග්ධනය යායෝග (amortization payments) උපාවර පිරිවැය ගැනීම්.
- (ඈ) හිතාවන එල සහ අදාළ පරිමා සංඛ්‍යාල එල යනු එකම දදයක් පෙන්න ආකෘතියින් ප්‍රාග්ධන කිරීම්කි.
- (ඉ) ආන්තික පිරිවැය, සාමාන්‍ය විවෘත පිරිවැය එවා එහි නම, ආන්තික පිරිවැය පහළ ඔහුම් තිබිය යුතු ය. (අදාළ 03)
- (ii) පරිමාජ්‍යතයන් තුළුව 'ප්‍රාග්ධනවලුම් මැයිය' යනුවෙන් අදහස් එන්නේ කාලයක් දැයි උදාහරණ දැයා හාවිත කරනීන් උගැනුදී කරන්න.
- (iii) පුරුෂ කරගතාරී ආයතනයන් ඇපැසුම් එකු සහ එහි ආන්තික පිරිවැය ව්‍යුහ අතර ප්‍රාග්ධන සම්බන්ධකාවය කුම්ක් ද? (අදාළ 04)
- (iv) ආර්ථික බඳු කුලීය සහ යානුම ඉහැයිම අතර එක්ස දක්වාගැනීම්.
- (අදාළ 04)

03. (i) (ආ) - අසත්‍යවේ.

- හිතාවන එල හට ගන්නා විට, මූල නිෂ්පාදනය (TP) අදාළවන වේයෙකින් ඉහළ නැගිම්න් පවතී. එහිදී මූල නිෂ්පාදන ව්‍යුහයේ බැඳුම් දෙන අගයක් පෙන්නුම් කරන අතර බැඳුම් අගය ක්‍රමයන් පහළ බවයි.

(ඇ) - සත්‍ය වේ.

- මෙම පිරිවැය අයිතමයන් කෙටි කාලයේදී නිමැවුම් මට්ටම සමග වෙනස් නොවේ. එවා කර්මාන්ත ගාලාව ස්ථියාත්මක ව්‍යවක්ෂණ නැතුම් නැවැළුක්විය හැකි පිරිවැය වේ.

(ඉ) - අසත්‍ය වේ.

- මේවා වෙනස් සංසිද්ධීන් දෙකක් නිරුපණය කරයි. හිතාවන එල හටගන්නේ කෙටි කාලයේදී සේවාවර යෙදුවුම් සමග විවෘත යෙදුවුමක් වැඩි වැඩියෙන් භාවිතා කරන විට දිය. සාධක අනුපාතය වෙනස්වේ.

පරිමා සංඛ්‍යාල එල හට ගනුයේ දිගු කාලයේදී සියලුම යෙදුවුම් වෙනස් කරන විට දී ය. එහිදී සාධක අනුපාතය නොවෙනස්ව පවතින අතර පරිමාව වෙනස්වේ.

(ආ) - අසත්‍ය වේ.

- ආන්තික පිරිවැය සාමාන්‍ය විවෘත පිරිවැයට වඩා ඉහළින් පවතින විට, ආන්තික පිරිවැය ඉහළ නැගිම්න් තිබිය යුතුය. ආන්තික පිරිවැය ව්‍යුහ සාමාන්‍ය විවෘත පිරිවැයට වඩා ඉහළින් පවතින විට, සාමාන්‍ය විවෘත පිරිවැය එහි අවම අගය ඉක්මවා ඉහළ නැගිම්න් පවතී.

(එන් කරුණකට ලකුණු 01 බැංකින් මූල ලකුණු 04යි.

සත්‍ය හෝ අසත්‍ය බව පමණක් සඳහන්ව ඇති

පිළිබඳව ලකුණු නොලැබේ)

- (ii) - කිසියම් කර්මාන්තයකට හෝ වෘත්තියකට හෝ ප්‍රවේශ වීමේ ලා පවත්නා බාධක මින් අදහස් කෙරේ. මේ මගින් කර්මාන්තයේ හෝ වෘත්තියේ හෝ තරගකාරීන්වය සීමා කෙරේ.

- මෙවැනි බාධක විවිධ ස්වරූප ගනී. ඒවා කාන්තීම හෝ ස්වාභාවික හෝ විය හැකිය. නොතික, තාක්ෂණික, ස්ථානීය හා ආර්ථික සාධක මත හටගන් ඒවා වේ.

(ලකුණු 02 යි)

උදාහරණ

- උපාය මාර්ගික වැදගත්කමක් ඇති අමුදුව්‍ය පිළිබඳ හිමිකාරීන්වය හෝ ඒ පාලනය කිරීමේ අයිතිය
- බුද්ධිමය දේපොල අයිතිය
- ස්වාධිකාර
- බලපත්‍ර
- බදු ගිවිසුම්
- පරිමාණුකුල පිරිමැසුම්
- ස්වාභාවික ඒකාධිකාර (මහජන අපයෝග්‍යතා කර්මාන්ත)

(එක් උදාහරණයකට ලකුණු 01 බැඟින් ලකුණු 02 යි)

- (iii) - නිෂ්පාදන ආයතනයක සැපයුම් වකුය පෙන්වුම් කරනුයේ වෙළඳපොලේ පවත්නා විකල්ප මිලයන්හිදී සැපයීමට අපේක්ෂාකරන හා සපයනු ලබන හාන්චි ප්‍රමාණයන්ය. පුරුණ තරගකාරී වෙළඳපොලක ලාභ උපරිමනය කරන ආයතනයක් සපයනු ලබන්නේ ආන්තික පිරිවැය හා මිල සමාන කෙරෙන නිමැවුම් ප්‍රමාණයයි. මේ අනුව එක් එක් මිලේ දී සපයනු ලබන ප්‍රමාණ තීරණය වන්නේ ආන්තික පිරිවැය වකුයේ අදාළ ලක්ෂණයන් සමඟ මිල ගණන් ගැළපීමෙනි. එලෙස පුරුණ තරගකාරී ආයතනයේ ආන්තික පිරිවැය වකුය ආයතනයේ සැපයුම් වකුයද වේ.

(ලකුණු 02 යි)

- ආයතනයේ සැපයුම් වකුය සමන්වීත වනුයේ සාමාන්‍ය විවලු පිරිවැය වකුයට ඉහළින් පවත්නා ආන්තික පිරිවැය වකුයේ අදාළ කොටසින් සහ අවම සාමාන්‍ය විවලු පිරිවැයට වඩා පහළ මිල ගණන්වලට අදාළ සිරස් අක්ෂයේ (මිල අක්ෂයේ) කොටසින් ද වේ.

(ලකුණු 02 යි)

(විකල්ප පිළිතුර: පුරුණ තරගකාරී ආයතනයක සැපයුම් වකුය වන්නේ සාමාන්‍ය විවලු පිරිවැයෙහි අවම ලක්ෂණයට ඉහළින් පිහිටි ආන්තික පිරිවැය වකුයයි)

- (iv) - කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා හාවිතයෙන් ඉවත්ව වෙනත් හාවිතයක් වෙත සංක්‍රාම වීම වළක්වාලීම් වස්, එම සාධකය වර්තමාන හාවිතය තුළ ලැබිය යුතුයයි අපේක්ෂාකරන අවම ඉපැයිම් ප්‍රමාණය සංක්‍රාම ඉපැයිම වේ.
- අවශ්‍යයෙන්ම සංක්‍රාම ඉපැයිම වූ කළී, කිසියම් සාධකයක් පවත්නා හාවිතයේ රඳවා තැබීමේ ආවස්ථීක පිරිවැය වේ.
- (ලකුණු 02 යි)
- ආර්ථික බදු කුලීය යනු සංක්‍රාම ඉපැයිම ඉක්මවා කිසියම් සාධකයක් හිමිකර ගන්නා අනිරික්තයයි.
- (ලකුණු 01 යි)
- (මෙම ප්‍රග්‍රහණයට පිළිතුරු සැපයීමේදී ප්‍රස්ථාර සටහන් අපේක්ෂා නොකෙරේ)

04 වන ප්‍රගති

4. (i) කිසියම් රුපක, මෙම වර්ෂයේද දළ දේශීය නිෂ්පාදිතය මිනුම් කිරීමේදී, පහත සඳහන් දැනුම් කළරුව අතුළත් කර ගනු ලැබේ ද, කුඩා බැහැර කරනු ලැබේ ද යන්ත දක්වා, එක් එක් තුරුණ සම්බන්ධයෙන් එමඟි පිළිබඳ පැහැදිලි කරන්න.
- (ආ) ගහුණියක් මෙම එරෙහියේ තම ගෙවන්නෙහි එළඹු ව්‍යාඝෝප, මූලි අභ්‍යුත්තම් තම නිව්‍යය පරිභේදනයට ගනී.
- (ඇ) විශ්‍රාමික සේවකයන් තම විශ්‍රාම වැළැප රුපයෙන් ලබා ගනී.
- (ඈ) මෙස්පර රුප පෙළුලන්තදක් ප්‍රච්චිලි කරන උදි මෙස්පර රුපයක් අලෙවි ගොප, ඒ සඳහා සොම්ස් මුදලක් උපය ගනී.
- (ඉ) මෙන් තම දියණියට නිව්‍යයේ ගිණා ප්‍රඩීමක් ඉගෙනීම්ප උදිව කරයි. (මෙහු 04 අ)
- (ii) කළුපිත ආර්ථිකයක් පිළිබඳ පහත සඳහන් දත්ත ඔබ වෙත ලබා දී ඇතැයි උපකරණය කරන්න.

අභිජනය	වට්‍යාකම (රුපියල් මිලියන)
දළ දේශීය ස්ථානික ප්‍රාග්ධන සම්පාදනය	800
පොදුගලික පරිභේදන වියදුම්	3 000
ශුද්ධ විදේශ ප්‍රාප්තික ආදායම්	100
ආණ්ඩුවේ ඕප දී ගැනීම්	900
භාග එවනාස්ථීම්	-50
පෙනෙයන	450
ආනායන	600
නිෂ්පාදනය මත ගුද්ධ බදු	150

වෙළුදෙපාල මිල යපන් දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන්න.

(මෙහු 04 අ)

- (iii) කිසියම් ආර්ථිකයක මිනිසුන්ගේ එවන තැන්වය මැනීමේ මිනුම්ක ලෙස, දළ දේශීය නිෂ්පාදනය යොදා ගැනීමේ සීමාවන් කළමනා ද?

(මෙහු 04 අ)

- (iv) පහත දැක්වෙන දා පැහැදිලි කරන්න.

- (ආ) එකුණ කළ අයය
 (ඇ) පරිලේඛන (ගොඟ) ආයෝජනය
 (ඈ) දළ දේශීය නිෂ්පාදනයේ අවශ්‍යතාකය
 (ඉ) නිෂ්පාදනය තොකල මුළු තොකන එන්කම්

(මෙහු 04 අ)

04. (i) (ආ) - ඇතුළත් කෙරේ.

- කුටුම්බය තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම හාණ්ඩ, වෙළුදෙපාලක අලෙවිකලත්, ස්වයං පරිභේදනයට ගනු ලැබුවන්, වෙනසකින් තොරව නිෂ්පාදන මායිම තුළට ඇතුළත් කරගැනේ.

- (ඇ) - බැහැර කෙරේ.

- විශ්‍රාම වැළැප සංක්‍රාම ගෙවීමකි. සාධක ආදායමක් නිරුපණය තොකරයි. දළ දේශීය නිෂ්පාදනයට හෝ දළ ජාතික ආදායමට හෝ එය ඇතුළත් තොකෙරේ.

- (ඉ) - ඇතුළත් කෙරේ

- පාවිච්ච කළ මෝටෝ රථ ආස්ට්‍රිත වෙළඳාමේ වටිනාකම දළ දේශීය නිෂ්පාදනයට ඇතුළත් තොකලත්, මෝටෝ රථ වෙළන්දා අතරමැදියකු

වශයෙන් එලදායි කාර්යයක් හෙවත් වෙළඳාමක් කරන බැවින්, මූල්‍ය උපයන කොමිස් මූදල වෙළඳාම ආසුනුව බිජිවන එකතු කළ අයයක්. දළ දේශීය නිෂ්පාදිතයේ එකතු කළ අයන්ට එයද ඇතුළත් විය යුතුය.

(i) - බැහැර කෙරේ.

- කුටුම්බය තුළ කුටුම්බ සාමාජිකයන් විසින් ඉටුකරනු ලබන කිසිදු දේවාචක නිෂ්පාදන ඉම තුළට ඇතුළත් නොවේ.

(එක් කරුණකට ලක්ෂු 01 බැංශින් ලක්ෂු 04 පි)

(ii) - වෙළඳපොල මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතය

$$GDP = C + I + G + X - M$$

$$= 3000 + 800 + (-50) + 900 + 450 - 600$$

$$= \text{රු} 4500 \text{ මිලයන}$$

(ලක්ෂු 01 පි)

(ලක්ෂු 01 පි)

(iii) - ජ්වන තත්ත්වය මැනීමේ මිනුමක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ සීමාවන්.

- දළ දේශීය නිෂ්පාදිතය රටක නිෂ්පාදනය කරනු ලබන හෝතික හා සේවා ප්‍රමාණය කුරිනාට දක්වන මිනුමක් වන අතර, පුද්ගලයන්ගේ ජ්වන තත්ත්වය කෙරෙහි බලපෑම් කරන ගුණාත්මක කරුණු (ලදා: සාමකාමී පරිසරයක්, අදහස් ප්‍රකාශනයේ නිදහස, යහපාලනය, තොරෝම් නිදහස යනාදිය) එම මිනුම තුළ සළකා නොබැලේ.

- නොවිධිමත් අංශයේ නිෂ්පාදනයේ වට්තනාකම නිවැරදිව පිළිබඳ නොවන බැවින්, රට තුළ නිපදවනු ලබන සැබු හෝතික හා සේවා ප්‍රමාණය වූව ද එමගින් නිවැරදි ව නොමැත්. නොවිධිමත් අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ඇස්තමේන්තු කළ අයන්, සැබු අයට වට්ත උග්‍රන තත්සේරු වූ හෝ අධි තත්සේරු වූ හෝ අයන් විය හැකි ය.

- දළ දේශීය නිෂ්පාදිතයට අදාළ සංඛ්‍යා, රටක ආදායම ව්‍යාප්තියේ ස්වභාවය මුළුමනින් ම අමතක කොට ඇත. ජ්වන තත්ත්වය කෙරෙහි සාපු, බලපෑමත් ඇති ආදායම් විෂමත්තාවන් ජාතික ගිණුම් දත්තවල පිළිබඳ නොවේ.

- දළ දේශීය නිෂ්පාදිතය සහ ඒ හා අදාළ අනෙකුත් සංකල්ප (ප්‍රතිසිරු ආදායම, මුර්ත ආදායම) ජ්වන තත්ත්වය පිළිබඳ අසම්පූර්ණ මිනුම වේ. බොහෝ එලදායි නිෂ්පාදන ක්‍රියාකාරකම් එමගින් පිළිබඳ නොවේ. උදාහරණ වශයෙන් නමන් විසින් ම නිවස තුළ ඉටු කරන එලදායි කටයුතු, යාහැණියන්ගේ සේවාවන් යනාදිය දැක්විය හැකි ය.

- නිවැරදි තොරතුරු සපයාගත නොහැකි නිසා නිරික්ෂණය නොකරනු ලබන ආර්ථිකයේ සිදුවන නීති විරෝධී ආර්ථික ක්‍රියාකාරකම් (ලදා: නීති විරෝධී මත්දුව්‍ය සහ මත්පැන්) වල වට්තනාකම දළ දේශීය නිෂ්පාදිතය තුළ ඇතුළත් නොවේ.

- දළ දේශීය නිෂ්පාදිතය තුළ ඇතුළත් හා සේවා මිනිසුන්ගේ ජ්විතයේ ගුණාත්මක තත්ත්වය කෙරෙහි කෙසේ බලපානු ලැබේදැයි එය සළකා නොබලයි.

උදාහරණයක් වශයෙන් නාගරික ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට තම ආදායම්න් සැලකිය යුතු කොටසක් නාගරිකරණය ආසූත ගැටපු විසඳාගැනීම සඳහා යොමු කිරීමට සිදුවේ. නිදසුන්ගේ වශයෙන් නාගරික ප්‍රදේශවල මිනිසුන්ට තම නිවාස හා දේපල සෞරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විශේෂ ආරක්ෂක විධිවිධාන සහ උපකරණ මිල දී ගැනීමට සිදුවේ.

මිනිසුන් ජීවත්වන පරිසරයේ ගුණාත්මක තත්ත්වය දළ දේශීය නිෂ්පාදිතසංඛ්‍යා වලින් සොයා නොබැලේ. පරිසර දුෂ්ඨණය වළක්වා ගැනීමට යොදා ගැනෙන නීති රිති ඉවත් කරනු ලැබුවහොත්, කිසියම් රටකට නිමැවුම මට්ටම (දළ දේශීය නිෂ්පාදිතය) ඉහළ නංවාගත හැකිය. එහෙන් මෙහි දී ඉහළ ආදායම් මට්ටමක් හෝ ඉහළ ප්‍රතිස්ථා ආදායමක් හෝ තිබූ පමණින්, ජීවත් තත්ත්වය උසස් වී ඇතැයි නිගමනය කළ නොහැකිය. ආදායම ඉහළ ගොස් තිබිය දී වාතය, ජලය සහ වෙනත් සම්පත් දුෂ්ඨණයට ලක්ව තිබය හැකිය.

මිනිසුන්ගේ ජීවත්යේ ගුණාත්මක තත්ත්වයට සඡුවම බලපාන විවේක කාලය සඳහා දළ දේශීය නිෂ්පාදිත සංඛ්‍යා මගින් වටිනාකමක් ලබා නොදේ. මිනිසුන් දිනකට පැය 12 ක් සහ සතියකට දින 7 ක් වැඩිහි යොදාගෙන් රටකට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගත හැකිය. මිනිසුන්ට විවේක කාලයක් භුක්ති විදිමට නිදහසක් නොමැති නම් හාංසේචි හා සේවා ප්‍රමාණය ඉහළ නංවාගැනීමෙන් උසස් ජීවත් මට්ටමක් තහවුරු කරගත නොහැකි වේ.

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී යහපත් හාංසේචි සහ අයහපත් හාංසේචි වශයෙන් ප්‍රහේදයක් නොදැකි. කිසියම් රටක භුමි කම්පාවක් හටගෙන නිවාස, ගොඩනැගිලි සියලුළු ප්‍රකාශන්පනය කරනු ලැබුවහොත්. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යයි. පුද්ගලයන් රෝගී තත්ත්වයට පත් වී එයින් වැළැකීම සඳහා රෝගල් ගත වූවහොත්, සහ මාන්ද මිල දී ගත් විට, දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැති. එහෙන් භුමි කම්පා හට ගැනීම හෝ මිනිසුන් රෝගී තත්ත්වයට පත්වීම හෝ ජීවත් තත්ත්වය උසස් වීමට දායක වෙතියි කිසිවෙක් නොපවසයි.

තාක්ෂණයේ ප්‍රතිලාභ සැලකිල්ලට ගැනීමට ද දළ දේශීය නිෂ්පාදිත සංඛ්‍යා අසමත්ව සිටී. විවිධ නොමිල මැයුකාංග (Free Apps) මස්සේ ඔබගේ ජ්‍යෙෂ්ඨ දුරකථනයට ලැබෙන විවිධ පහසුකම් (උදා: මාර්ග සිතියම්, කාලගුණ තොරතුරු, මාර්ග කදබදා පිළිබඳ තොරතුරු හා වෙනත් සංනිවේදන පහසුකම්) ගුණාත්මක ජීවත් තත්ත්වය උසස් කිරීමට විශාල දායකත්වයක් සපයයි. එහෙන් එවා සඳහා මිලක් අය නොකෙරෙන බැවින්, එම ප්‍රතිලාභ ජාතික ගිණුම් වටිනාකම් තුළ පිළිබැඳු නොවේ.

(මිනුම එක් කරුණකට ලක්ණු 01 බැගින් ලක්ණු 04 යි)

- (iv) (ආ) -

කිසියම් ආයතනයක නිෂ්පාදනයේ වටිනාකමින් එම නිමැවුම බැහි කිරීම සඳහා වෙනත් ආයතනවලින් ලබාගත් සියලුම යොදුවුම්වල අයය අඩුකළ විට ගේඟ වනුයේ එකතුකළ අයයයි.

- ආයතනයේ ත්‍රියාකාරීත්වය නිසා නිෂ්පාදනයට සිදුවූ දායකත්වය එකතු කළ අයය තිරුප්පණය කරයි. මෙලෙස ආර්ථිකයේ සිරින සියලුම ආයතනවල එකතුකළ අයයන්ගේ එකත්‍යය ගත්විට, එය සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම හෙවත් දේශීය නිමැවුම පෙන්වුම් කරයි.

(ලක්ණු 02 යි)

- (ආ) - පරිලේඛන ආයෝජන යනුවෙන් අදහස් කරනුයේ නිෂ්පාදන ආයතනයක් සහ අමුදව්‍ය, අරඹ නිමි හාණ්ඩ සහ අවසාන හාණ්ඩ තොගයනට කරනු ලබන එකතු කිරීම් ය.
- පරිලේඛන මත කෙරෙන ආයෝජන මට්ටම තීරණය කෙරෙනුයේ අනාගත ඉල්ලුම පිළිබඳව ආයතනය කරනු ලබන ප්‍රමෝශකථනයන් සහ ඒ අනුව සකසා ගනු ලබන නිෂ්පාදන සැලසුම් මතය.
- නිෂ්පාදන මට්ටම සුම්මත පවත්වාගෙන යාම සඳහා සතුවූදායක පරිලේඛන මට්ටමක් අවශ්‍ය වන අතර, ඉහළ තීමැවුම් මට්ටමක් සැලසුම් කරන විට පරිලේඛන ආයෝජන ද ඉහළ තැබුම් යුතු වේ.

(ලකුණු 02 ඩි)

- (ඉ) - ආර්ථිකයක නිෂ්පාදනය කරනු ලබන සියලුම අවසාන හාණ්ඩ හා සේවාවන්ගේ මිල මට්ටම මිනුම් කිරීමට යොදාගැනෙන මිනුමක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය සැලකිය තැබිය.
- එය ගණනය කෙරෙනුයේ පවත්නා මිල යටතේ ගණනය කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ අගයන් ස්පාර්ටර මිල යටතේ ගණනය කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ අගයන් අතර අනුපාතයක් වශයෙනි. එය 100 න් ගුණ කිරීමෙන් දේශීයකය් ලෙස ප්‍රකාශ කෙරේ.

$$\text{ද.දේ.නි. අවධමනකය} = \frac{\text{වර්තන මිල යටතේ ද.දේ. නි.}}{\text{ස්පාර්ටර මිල යටතේ ද.දේ.නි.}} \times 100$$

(ලකුණු 02 ඩි)

- (ඊ) - ජාතික ගිණුම්කරණයේ දී නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් වශයෙන් ගැනෙනුයේ රටක නිෂ්පාදන ඉම තුළ නිෂ්පාදනය නොවූ එහෙන් හාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගතහැකි වත්කමිය.
- දේශීය ප්‍රාග්ධන තොගයේ සංරච්ඡයක් වන මෙම වත්කම් ගණයට ඇතුළත් වනුයේ
- සවාහාවික සම්පත් (දුරා: තුමිය බනිජ සහ බලයක්නි සංවිත, වගා නොකරන ලද ජෙපව සම්පත්, වනාන්තර, රේඛියේ තරංග)
 - ගිවිසුම්, බදුකර, ස්වාධීකාර සහ බලපත්‍ර
 - කිරිතිනාමය, වෙළෙඳනාම, සන්නම් යනාදිය

(ලකුණු 02 ඩි)

එග ප්‍රාග්ධනය

- (i) පෙළුමූලු පරිභේදනය සහ ස්පාර්ටන පරිභේදනය අතර ඔවුන් දැක්වන්න. (ලකුණු 04 ඩි)
- (ii) කිහිපයේ ආර්ථිකයක් පිළිබඳ පහත දැක්වන සාර්ථක ආර්ථික දත්ත පැලකිල්ලට ගන්න.
- | | | | | |
|--------------------------------|-----------|-----------------------------|-----------|-----------|
| $C = 60 + 0.8 Y_D$ | $I = 100$ | $G = 200$ | $T = 150$ | $Tr = 75$ |
| $Y_D = එළ කළ තැකි ජාතික ආදායම$ | | $C = පරිභේදනය$ | | |
| $I = ආයෝජනය$ | | $G = ආණ්ඩුවේ මිල දී ගැනීම්$ | | |
| $T = බඳ අය කිරීම්$ | | $Tr = සංප්‍රාට$ | | |
- (ආ) මෙම ආර්ථිකයේ ඉතුරුම් ප්‍රිතය කුම්ක් ඇ?

(ලකුණු 02 ඩි)

- (ආ) එය කළ හැකි රාකික ආදායම (Y_D) = 500ක් වේ නම්, සාමාන්‍ය පරිභෝෂන තැකීමෙහි
සහ සාමාන්‍ය ඉතුරුම් තැකීමාව ගණනය කරන්න. (ලක්ෂණ 04අ)
- (ඇ) සම්බුද්ධිත රාකික ආදායම් මට්ටම් නොපමණ ද?
- (ඈ) ආයෝජන ඉණකාලයේ අගය නොපමණ ද? (ලක්ෂණ 02ආ)
- (ආ) නිසියම් කුලුපිත ආර්ථිකයක, ආණ්ඩුවේ මිලද ද ගැසීම (G) රුපියල් පිළියන 400ක් ද,
වූ අයෙකිම (T) රුපියල් පිළියන 300ක් ද, පොදුගලික ඉතුරුම් (S) රුපියල් පිළියන 200ක් ද.
පොදුගලික ආයෝජන (I) රුපියල් පිළියන 250ක් ද වේ යයි උපක්ෂිතය කරන්න.
මෙම ආර්ථිකයේ ඉදි අභ්‍යන්තර අගය නොපමණ වේ ද? (ලක්ෂණ 04ආ)

05. (i) - ආදායම් මට්ටම මත රඳා නොපවත්නා පරිභෝෂන මට්ටම, ස්වායත්ත පරිභෝෂනය
වේ. මෙය තම ජීවිතය පවත්වාගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය කරන අවම
පරිභෝෂන මට්ටමයි. වර්තමාන ආදායම ඉතා අගයක් ගත්ත ද ජීවිතය රඳවා ගැනීම
සඳහා මෙම අවම පරිභෝෂන ප්‍රමාණය කළ යුතුවේ.

- පරිභෝෂන ශ්‍රීතය පෙන්නුම් කෙරෙන ප්‍රස්ථාර සටහනක, පරිභෝෂන ශ්‍රීතය සිරස්
අක්‍රේය සමග සම්මුඛ වන ලක්ෂණය නොවත් පරිභෝෂන ශ්‍රීතයේ අන්තර්ඛේතිය
නිරුපණය කරනුයේ ස්වායත්ත පරිභෝෂන මට්ටමය.

(ලක්ෂණ 02 ඔ)

- පරිභෝෂන වියදම් වැයකළ හැකි ආදායමේ අනුලෝධ ශ්‍රීතයකි. එය කළ හැකි
ආදායම වෙනස් වන විට පරිභෝෂන වියදම් ද අනුලෝධ වශයෙන් වෙනස් වේ.
හුදෙක් ආදායමේ වෙනස් විම මත වෙනස්වන පරිභෝෂන වියදමේ ප්‍රමාණය
පෙළැසුණු පුද්ගලයෙකුගේ සැබෑ පරිභෝෂනය ලෙස හැඳින්වේ. පරිභෝෂන
වියදමෙන් ස්වායත්ත පරිභෝෂනයේ ප්‍රමාණය අඩු කළ විට ගෙවන්නේ, පෙළැසුණු
පරිභෝෂනයයි. උදාහරණයක් වශයෙන් මූල්‍ය පරිභෝෂනය රුපියල් 2000ක් සහ
ස්වායත්ත පරිභෝෂනය රුපියල් 800ක් නම්, පෙළැසුණු පරිභෝෂනය රුපියල් 1200 කි.

(ලක්ෂණ 02 ඔ)

(ii) (ආ) - ඉතුරුම් ශ්‍රීතය (S) = $-60 + 0.2 Y_D$ (ලක්ෂණ 02 ඔ)

$$(ඇ) - \text{සාමාන්‍ය පරිභෝෂන තැකීමාව (APC)} = \frac{C}{Y_D}$$

$$Y_D = 500 \text{ නම්}, C = 60 + 0.8(500) = 460 \quad (\text{ලක්ෂණ 01 ඔ})$$

$$APC = \frac{460}{500} = 0.92 \quad (\text{ලක්ෂණ 01 ඔ})$$

$$- \text{සාමාන්‍ය ඉතුරුම් තැකීමාව (APS)} = \frac{S}{Y_D}$$

$$Y_D = 500 \text{ නම්}, S = -60 + 0.2(500) = 40 \quad (\text{ලක්ෂණ 01 ඔ})$$

$$(APS) = \frac{40}{500} = 0.08 \quad (\text{ලක්ෂණ 01 ඔ})$$

(ආ) - සමතුලික ජාතිකය ආදායම මට්ටම:

$$Y = C + I + G$$

$$Y = 60 + 0.8 Y_D + 100 + 200$$

$$Y = 60 + 0.8(Y - T + Tr) + 300$$

$$Y = 60 + 0.8(Y - 150 + 75) + 300$$

$$Y = 360 + 0.8(Y - 150 + 75)$$

$$Y = 360 + 0.8Y - 120 + 60$$

$$Y = 360 + 0.8Y$$

$$Y - 0.8Y = 300; 0.2Y = 300; Y = 1500$$

(ලකුණු 01 අ)

(ලකුණු 01 අ)

(ලකුණු 02 අ)

$$(ඇ) - \text{ආයෝජන ගණකය} (K) = \frac{1}{1-MPC} = \frac{1}{1-0.8} = \frac{1}{0.2} = 5$$

(ලකුණු 02 අ)

(iii) - ගුද්ධ අපනයන ප්‍රමාණය

$$S + T + M = J + G + X$$

$$S + T - (I + G) = X - M (= \text{ගුද්ධ අපනයනය})$$

$$200 + 300 - (250 + 400) = (X - M)$$

$$500 - 650 = (X - M)$$

$$150 = (X - M)$$

(ලකුණු 04 අ)

විකල්ප පිළිබඳ:

$$\text{දැන දේශීය ඉකුරුම්} \quad (S_D) = I + (X - M)$$

$$S_D = S_p + S_g = I + (X - M)$$

$$200 + (T - G) = 250 + (X - M)$$

$$200 + (300 - 400) = 250 + (X - M)$$

$$200 + (-100) - 250 = (X - M)$$

$$-150 = (X - M)]$$

06 ව්‍ය ප්‍රශ්නය

'ආ' උර කොටස

(අමම ප්‍රාග්ධනයේ ද අවම එකාංකීය ප්‍රශ්න දෙකක් නොවා ගැනීන.)

6. (i) ශ්‍රී ලංකාවේ පොදු මිල මට්ටමේහි එවන්නම් දැක්වීමෙහි දා පර්තමානාජය ආදා ගැනන මිනුම් කුවරු ද?
- (ලකුණු 03 අ)
- (ii) ගුද්ධ නාංචය අනිභාසුර ප්‍රතිච්චාක කුවරු ද?
- (ලකුණු 04 අ)
- (iii) තිසියම් රුකු එකිනෙක මැණු පද්ධතිය තුළ කපුදුනු කරන එක් එකිනෙක මැණුවා සරල ප්‍රශ්න පහත දැක්වේ.

(ලකුණු 03 අ)

(ලකුණු 04 අ)

වගකීම්	වට්ටකම (රුපියල මිලයන)	වගකීම්	වට්ටකම (රුපියල මිලයන)
තැන්පතු	100 000	අභ්‍යන්තර කරන කාලීනය	10 000
ස්කුපද්‍ය හිමියන්ගේ ප්‍රායෝගිකය	25 000	පැවත් පාලිත	5 000
		සුයුමුවීමන්	30 000
		සෙය	80 000
මුළු වගකීම්	125 000	මුළු වගකීම්	125 000

- (අ) අවශ්‍ය කරන සංවිත උනුපාඨය තොපම් ද? (මෙහෙතු 02ද)
- (ආ) මෙම බැංකුවේ උනුදෙනුකරුවෙනු නම් ජාම හිඳුවලින් රුපියල් මිලියන 2 000ක ආපසු ගනු ලැබේ යුති සඳහාන්න. මෙම මුදල් ඉවත් කර ගැනීම් නිසා, බැංකුවේ සංවිතය තොපම් ප්‍රමාණයකින් පෙන්නේ ද?
- (ඇ) අවශ්‍ය කරන සංවිත උනුපාඨය නොමෙන්දේ එහි ප්‍රතිඵලින් රුපියල් මිලියන 2 000ක තුළුපත් ප්‍රමාණය ඉවත් කරගත් වේ, මෙම බැංකුවේ අදුනින් ප්‍රතිඵල් අඩු දිය නැති උපරිම මෙය ප්‍රමාණය තොපම් ගෙවී ද?
- (ඈ) මූල්‍ය ප්‍රතිඵල් යන්නෙන් කුඩා අදහස් වේ ද?
- (ඉ) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රමාණාත්මක ප්‍රතිඵල් ප්‍රමාණය ප්‍රමාණාත්මක ප්‍රතිඵල් ප්‍රමාණාත්මක ප්‍රමාණය ප්‍රමාණාත්මක ප්‍රමාණය ප්‍රමාණාත්මක ප්‍රමාණාත්මක ප්‍රමාණාත්මක.

06. (i) - කොළඹ පාරිභෝගික මිල ද්රැගකය
 - ජාතික පාරිභෝගික මිල ද්රැගකය
 - දළ දේශීය නිෂ්පාදිතයේ අවධානකය
 - නිෂ්පාදකයාගේ මිල ද්රැගකය

(එක් මිල ද්රැගකයට ලකුණු 01 බැංකින් විනැම මිල ද්රැගක තුනකට ලකුණු 03 යි)

- (ii) - ජේවන වියදම ඉහළ යාම නිසා සාමාන්‍ය ජනතාවගේ ජේවන තත්ත්වය පහළ වැවේ.
 - නිරපේක්ෂ දරිද්‍රතාව ඉහළ නගී.
 - ආදායම් ව්‍යාප්තිය අසාධාරණ කෙරේ : විශාම වැටුප් මත යැපෙන සමාජයේ දුබල කොටස උද්ධමනයෙන් පිඩිනයට පත්වන අතර වඩා ගක්තිමත් කේවෙල් කිරීමේ ගක්තිය වැඩි අය වැඩි ප්‍රතිලාභ හිමි කරගනී.
 - ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය උද්ධමනය විසින් විකාශිත කෙරේ.
 - මෙය දෙන්නන්ට සහ මෙය හිමියන්ට උද්ධමනයකදී අවාසි සැලසෙන අතර, මෙය ගනුවන්ට වාසි සැලසේ. මේ අනුව මෙය හිමියන් වෙතින් මෙය ගැනීයන් කරා ආදායම් පුනර්ව්‍යාප්තියක් ඇති කරයි.
 - විනිමය අනුපාතිකය අයිතක්සේරුවීම නිසා වෙළඳ ශේෂය කෙරෙහි අයහාන් බලපැවැත් ඇති විය හැකිය.
 - අපනයන තරගකාරීත්වය දුර්වලවේ.
 - ව්‍යාප්තිය සම්ති ක්‍රියාකාරකම් නිසා ආර්ථික කටයුතු අධිපත්‍ර විය හැකිය.
 - අතාගත මිල හැකිරීම පිළිබඳ පවත්නා දැඩි අවිනිශ්චිත බව නිසා දිගුකාලීන ආයෝජන සඳහා යොමු නොවේ, තම අරමුදල් කෙටිකාලීන වාසි ලබාගත හැකි සෙස්තුවලට යොමුකළ හැකිය.
 - සපන්තු සම් පිරිවැය සහ මෙනුපත් පිරිවැය.

(එක් කරුණකට ලකුණු 01 බැංකින් ලකුණු 04 යි)

(iii) (අ) - අවශ්‍යකරන සංචිත අනුපාතය = අවශ්‍යකරන සංචිතය
මුළු තැන්පතු

$$= \frac{10,000}{100,000} = 10\% \quad (\text{ලකුණු 02 පි)$$

(ආ) - සංචිත ප්‍රමාණයේ වෙනස් වීම.

තැන්පතු ඉවත් කරගැනීමට පෙර මුළු සංචිත = 15000

තැන්පතු ඉවත් කරගත් පසු සංචිත ප්‍රමාණය = 13000

සංචිත වෙනස්වීම = 2000 (ලකුණු 02 පි)

(ඇ) - උපරිම ණය ප්‍රමාණය :

බොදිය හැකි උපරිම ණය ප්‍රමාණය අධි සංචිත ප්‍රමාණයට සමාන වේ.

පවත්නා සංචිතයේ ප්‍රමාණය :

$$= 10000 + 5000 - 2000$$

$$= 13000$$

අවශ්‍යකරන සංචිතයේ ප්‍රමාණය = 98000 x 10%

$$= 9,800$$

අධි සංචිතයේ ප්‍රමාණය = 13000 - 9800

$$= 3200$$

(ලකුණු 02 පි)

(iv) - සාර්ව ආර්ථික අරමුණු සාක්ෂාත් කරගනු පිළිස මුදලේ සූලභතාව (මුදල් සැපයුම සහ එය සැපයුම) සහ මුදලේ මිල (පොලී අනුපාතිකය) පාලනය කරමින් සමාඟාර ඉල්පුම කෙරෙහි බලපෑම මූල්‍ය ප්‍රතිපත්තිය වේ.

- මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවනු ලබන්නේ රටක මහ බැංකුව විසිනි.

(ලකුණු 03 පි)

(විකල්ප පිළිතුර:

- සාර්ව ආර්ථික අරමුණක් වන මිල ස්ථාපිතාව අත් කරගැනීම පිළිස මහා බැංකුව විසින් මුදලේ සැපයුම සහ එහි මිල පාලනය කිරීමේ ක්‍රියාවලිය මූල්‍ය ප්‍රතිපත්තිය වේ.

- ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙද්වීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වේ. එහිලා මහා බැංකුව ප්‍රධාන වශයෙන් නිරත වී සිටිනුයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීමට සහ ආර්ථිකයේ ද්‍රව්‍යීතාව කළමනාකරණය කිරීමටය.

(v) - සමස්ත ආර්ථිකයේ එය පරිමාව සහ එයෙහි පිරිවැය පාලනය කිරීම සඳහා යොදාගැනීන එය පාලන ක්‍රම, ප්‍රමාණාත්මක එය පාලන ක්‍රම ලෙස දැක්වේ. එම එය පාලන ක්‍රම ආර්ථිකයේ එක් එක් අංශ කෙරෙහි විශේෂත්වයක් තොදක්වන අතර පොදුවේ සමස්ත ආර්ථිකයම ඒවායේ බලපෑමට යටත්වේ.

- ප්‍රතිපත්ති පොලී අනුපාතික (දුදා: නිත්‍ය තැන්ත්‍ර පහසුකම් අනුපාතිකය, නිත්‍ය ගෙය පහසුකම් අනුපාතිකය සහ බැංකු අනුපාතිකය), විවිධ වෙළඳපොල කටයුතු සහ ව්‍යවස්ථාපිත සංවිත අවශ්‍යතා නියම කිරීම ප්‍රමාණාත්මක ගෙය පාලන ක්‍රම වේ.
(ලකුණු 02 පි)

- ආර්ථිකයේ තෝරාගත් ශේෂතුයන් කුළ ගෙය ගලා යාම් සහ ජ්‍යාගේ දියානතිය ගැසිරවීම ගුණාත්මක ගෙය පාලනය මගින් සිදුවේ. එම පාලන ක්‍රම පොදු බලපෑමක් ඇතිකරන ජ්‍යා තොට්, විශේෂ වශයෙන් තෝරාගත් අංශ මත පමණක් බලපෑම් ඇති කරයි.
- ගෙය පිළිබඳ ප්‍රමාණාත්මක සීමා කිරීම, පොලී අනුපාතික පිළිබඳ සීමාවන් නියම කිරීම, ප්‍රති මූල්‍ය පහසුකම් සැපයීම, ආන්තික අවශ්‍යතා නියම කිරීම, යහු පෙළුම් වැනි දැ ගුණාත්මක ගෙය පාලන ක්‍රම වේ.
(ලකුණු 02 පි)

07 ටැංකික ප්‍රතිපාදන

- (i) පහත දැක්වෙන දැ පොදුගලික භාණ්ඩ ද, පොදු භාණ්ඩ ද තැක්සෙයු පොදු ස්ථාපන ද යෙන්න තියේය කරන්න.
 - (ආ) සාගරයේ සිටින මත්ස්‍යයින්
 - (ඇ) රුපවාහිනී විකාශන සංයුෂ්‍ය
 - (ඈ) ජීවා රුපවාහිනී විකාශනයේ මිවිඡ පිළිබඳ තෙවරන මූලික පර්යේෂණ
 - (ඉ) ස්වාධීකාර බලපාතුයන් (patent) සිමිකර යා භැංකි, ගොලුස්වයෝල් මිවිඡ පහැලු භාවිත මාශයක් සඳහා සිදු කෙරෙන විශේෂ පර්යේෂණයන්
 (ලකුණු 04 පි)
- (ii) තිද්‍යාස් එවෙළඳපාල ආර්ථිකයක් ඇල ආභ්‍යුත්වී මැදිහත්වීම් හා සායාරණය කරනු ලද කෙසේ ද?
 (ලකුණු 04 පි)
- (iii) බිඳ අය තිරිමේ සිරස් සායාරණයෙකුද සහ කිරීස් සායාරණයෙකුද අතර අවනය පෙන්නා ඇත්තේ.
 (ලකුණු 04 පි)
- (iv) අයද්‍ය තිගෙන් එවෙළඳපාල යොලී අනුපාතිකය අඟු යාමින්, පොදුගලික ආයෝගනා පහළ යාමින් දෙයක වන්නේ යැයි ඇතුළු ආර්ථික විද්‍යාත්මක තරුක කරනු ලද ඇති?
 (ලකුණු 04 පි)
- (v) "කළුවයේ අන් රෙඛල් සම්ග සායාරණය කෙරන එස්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගෙය භා දළ තදිනය තිශ්පාදිකය අතර අනුපාතික තවමත් ඉහළ අගයක පැවති." රාජ්‍ය ගෙය, මැදි යා දැඟ කාලීන තිරිකාර මිවිඡ පාවත්වා ගැනීම සහතික කිරීම විස්, රාජ්‍ය විසින් අනා ඇඟාම්පරා කෙටියෙන් සඳහන් කරන්න.
 (ලකුණු 04 පි)

07. (i) (ආ) සාගරයේ සිටින මත්ස්‍යයින් - පොදු සම්පත්
- (ඇ) රුපවාහිනී විකාශන සංයුෂ්‍ය - පොදු භාණ්ඩ
 - (ඈ) ජීවන රටාව භා ගොලුස්වයෝල් } - පොදු භාණ්ඩ
 - (ඉ) ස්වාධීකාර බලපාතුයන් සිමි කරගත භැංකි } - පොදුගලික භාණ්ඩ
 - (ඊ) ස්වාධීකාර බලපාතුයන් සිමි කරගත භැංකි } - පොදුගලික භාණ්ඩ
(එක් කරුණකට ලකුණු 01 බැහින් ලකුණු 04 පි)

(ii) වෙළෙදපොල ආර්ථිකයක් තුළ ආණ්ඩුවේ මැදිහත් වීම:

- වෙළෙදපොල ආර්ථිකයේ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය කෙරෙන නෙත්‍රික රාමුව ස්ථාපිත කිරීම, විශේෂයෙන් පොදුගලික දේපොල සුරක්ෂිත කිරීමට අදාළ නීති හා ගිවිසුම් සම්පාදනය සහ බලගැන්වීම.
- වෙළෙදපොල අසමත්වීම කෙරෙහි බලපාන හේතු (බාහිරතා, ගුහසාධන හාණ්ඩ, පොදු භාණ්ඩ, ඒකාධිකාරය) ඉවත් කරමින් සම්පත් බෙදීයාමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
- සාධාරණ ආදායම් ව්‍යාප්තියක් ඇති කිරීම
- සාර්ව ආර්ථික ස්ථායිකාව තහවුරු කිරීම
- ආර්ථික වර්ධනය හා සංවර්ධනය ඉහළ නැංවීම
- යටිතල පහසුකම් සංවර්ධනය
- පරිසරය ආරක්ෂා කිරීම සහ නියාමනය

(එන් කරුණකට ලකුණු 01 බැඳීන් මිනැම කරුණු හතරකට ලකුණු 04 යි)

(iii) - බඳු අය කිරීමේදී සමාන ආර්ථික තත්ත්වයක සිරින පුද්ගලයන් මත සමාන බඳු බරක් ඇති කිරීමෙන් සාධාරණත්වයක් ඇති වේ. "සමාන අයට සමාන ලෙස සැලකීමේ" මෙම මූල්‍යවෝමය තීරස් සාධාරණත්වය නමින් හැඳින්වේ.

(ලකුණු 02 යි)

- ආර්ථික තත්ත්වයන් අසමාන වූ ගෙවීමට ඇති හැකියාව වෙනස් පුද්ගලයන් මත, බඳු බර අසමාන ලෙස පතිත කිරීම සාධාරණත්වය සඳහා අවශ්‍ය කෙරේ යන්න සිරස් සාධාරණත්ව මූල ධර්මයන් ප්‍රකාශ කෙරේ.

(ලකුණු 02 යි)

(iv) - අයවැය හිගයන් රාජ්‍ය ඉතුරුම් පහළ හෙළිමට හේතුවේ. රාජ්‍ය ඉතුරුම් යනු රාජ්‍ය අයහාරය සහ රාජ්‍ය වර්තන වියදම් අතර පරතරයයි. පොදුගලික ඉතුරුම් නොවෙනස්ව තීවිය දී රාජ්‍ය ඉතුරුම් පහළ වැටීම ජාතික ඉතුරුම් පහළයාමට හේතුවේ. ගෙය අරමුදල් වෙළෙදපොල මත මෙම වෙනස්කම් පතිත වේ. ඉතුරුම් සැපයුම අඩු විමේ ප්‍රතිඵල වශයෙන් මුර්ත පොලී අනුපාතික ඉහළ යන අතර, පොදුගලික ආයෝජනය පහළ වැට්වේ.

- අයවැය හිගය මූල්‍යනය කිරීම සඳහා ආණ්ඩුව අරමුදල් වෙළෙදපොලෙන් ගෙය ලබා ගැනීම නිසා ඉතුරුම් මත ඇති කෙරෙන පිළිනය වැඩිවේ. සීමිත අරමුදල් සඳහා රජය සමග තරග කිරීමට පොදුගලික ආයෝජකයන්ට සිදුවේ. මෙහි සමස්ත ප්‍රතිඵලය වනුයේ මුර්ත පොලී අනුපාතික ඉහළ යාමන් ආයෝජනය ආකර්ෂණීය නොවීමක් ය. අයවැය හිගය පියවීම සඳහා ආණ්ඩුව දේශීය ඉතුරුම් යොදා ගැනීමෙන් පොදුගලික ආයෝජනය මත ඇති කෙරෙන අයහැත් ප්‍රතිඵල 'තෙරපුම් ප්‍රතිච්ඡාකය' (Crowdin-out effect) නමින් හැඳින්වේ.

(ලකුණු 04 යි)

- (v) - රජයේ මැදි කාලීන අරමුණක් වශයෙන් මධ්‍යම රජයේ සමස්ත අයවැය හිතය 2020 වන විට අවම වශයෙන් 3.5% ක් දක්වා අඩු කිරීමටත්, මධ්‍යම රජයේ යාය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 70% දක්වා අඩු කිරීමටත් ඉලක්ක තියම කොට ඇත.
- නිවැරදි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහ බදු පරිපාලනය ගක්තිමත් කිරීමට සහාය දීම සඳහා සෙශ්‍රා කිපයක් තේන්දු කරගනීමින් රජය විසින් පසුහිය අවුරුදු කිපය තුළ පියවර රසක් ගනු ලැබේය. එම සෙශ්‍රා වනුයේ (අ) බදු පදනම පුරුල් කිරීම, (ආ) බදු පද්ධතිය තාරකිකරණය කිරීම, (ඇ) ආදායම් පරිපාලන කැකියාවන් වැඩි දියුණු කිරීම සහ (ඇ) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ගක්තිමත් කිරීම යනාදියයි.
- රාජ්‍ය වියදුම් තාරකිකරණය කිරීම සහ රජය සතු වාණිජ ව්‍යවසායන්ගෙන් මින් ඇති විය හැකි රාජ්‍ය මූල්‍ය අවධානම් අවම කිරීම සඳහාද අවධානය යොමු කොට ඇත.
- වාණිජමය ලෙස පාහදායි මෙහෙයුම් ඇති කිරීමට හැකිවන පරිදි රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොමුවීම.
- 2016 නොවැම්බර් මාසයේ දී සංයෝගීත එකතු කළ අයය මත බදු (VAT) පනත බලාත්මක කොට එමගින් බදු පදනම පුරුල් කිරීම, බදු අනුපාත ඉහළ තැබීම සහ බදු නිදහස් කිරීම අඩු කිරීම
- දේශීය ආදායම් පනත තැවත කෙටුම්පත් කිරීම මින් ආදායම් බදු රෙගුලයි සංයෝගීනය කිරීම.
- බදු සහන පුදානය කිරීමට ආයෝජන මණ්ඩලයට පැවැති හැකියාව සිමා කරම්ත් ආයෝජන මණ්ඩල පනත සංයෝගීනය කිරීම.
- ආදායම් බදු සහ එකතු කළ අයය මත බදු සඳහා අන්තර්ජාලය මස්සේ බදු වාර්තා පියවීමද ඇතුළත් ප්‍රධාන දේශීය බදු වර්ග කිපයකට අදාළව තව තොරතුරු තාක්ෂණික පද්ධතියක් (RAMIS) හඳුන්වාදීම.

(එක් කරුණකට ලකුණු 01 බැඩින් ලකුණු 04 යි)

08 වික ප්‍රශ්නය


8. (i) A රට උරුම කරගත් ප්‍රමාණය එකක 200ක් ද, B රට උරුම කරගත් ප්‍රමාණය එකක 200ක් ද ගෙවා පැවත්තා ඇත්තේ සළකන්න. එක් එක රැකි රැකි X සහ Y යන හාණ්ඩ එකකයක් නිශ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රමාණ පහත සඳහන් වෘතුවේ දැක්වේ.

A රට		B රට	
හාණ්ඩය	ප්‍රමාණක	හාණ්ඩය	ප්‍රමාණක
X	5	X	4
Y	4	Y	8

- (ආ) එක් එක රට සඳහා නිෂ්පාදන හැකියා විකු වෙත් අවශ්‍ය ඇත්තේ ඇත්තේ ඇත්තේ ඇත්තේ ඇත්තේ (ලකුණු 04යි)
- (ඇ) එක් එක රටට සළක හාණ්ඩයක් සඳහා නිරෝපණය පාඨි කිවේ දී පිළිනුර පැහැදිලි කරන්න. (ලකුණු 02යි)
- (ඈ) එක් එක රටට සළක හාණ්ඩයක් සඳහා පාඨි කිවේ දී පිළිනුර පැහැදිලි කරන්න. (ලකුණු 02යි)


- | | |
|--|---------------|
| (ii) සාපේක්ෂ වාසි පෙනී තෙවෙන එහැම මූලුග්‍ර දෙකන් පෙන්න. | (ලක්ෂණ 02 පි) |
| (iii) ගෙවූම් යේ මූලුකායක ජ්‍යෙෂ්ඨ සිංහල ප්‍රචාන පාර්ශ්ව නම් කරන්න. | (ලක්ෂණ 02 පි) |
| (iv) භාෂිත විෂිෂ්ට අනුපාතිකය සහ සංශ්‍රේෂු විෂිෂ්ට අනුපාතිකය අතර ගෙන්ස දක්වන්න. | (ලක්ෂණ 04 පි) |
| (v) නිදහස ටෙලෙඳුවට පක්ෂ ඉදිරිපත් තෙවෙන කරුණ මොනාරු ද? | (ලක්ෂණ 04 පි) |

08. (i) (අ) Y භාණ්ඩය



(ලක්ෂණ 02 පි)

Y භාණ්ඩය



(ලක්ෂණ 02 පි)

(අ) - A රටට Y භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී නිරපේක්ෂ වාසියක් පවතී. මක් නිසාදයන් Y භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ පිරිවැය B රටට වඩා A රටටහි අඩුය.

(ලක්ෂණ 01 පි)

- B රටට X භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී නිරපේක්ෂ වාසියක් පවතී. මක් නිසාද යන් X භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ පිරිවැය A රටට වඩා B රටටහි අඩුය.

(ලක්ෂණ 01 පි)

(ආ) A රටට Y භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී යාපේක්ෂ වාසියක් පවතී. මක් නිසාදයන් A රටටහි Y භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්ථීක පිරිවැය B රටට වඩා අඩුය.

$$\text{A රටට X භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්ථීක පිරිවැය} = \frac{5}{4} = 1.25$$

$$\text{A රටට Y භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්ථීක පිරිවැය} = \frac{4}{5} = 0.8$$

(ලක්ෂණ 01 පි)

B රටට X භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී සාපේක්ෂ වාසියක් පවතී. මක් නිසාද යන් B රටටහි X භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්ථීක පිරිවැය A රටට වඩා අඩුය.

$$\left. \begin{array}{l} \text{B රටට X භාණ්ඩය නිෂ්පාදනය} \\ \text{කිරීමේ ආවස්ථීක පිරිවැය} \end{array} \right\} = \frac{4}{8} = 0.5$$

$$\left. \begin{array}{l} \text{B රටට Y භාණ්ඩය නිෂ්පාදනය} \\ \text{කිරීමේ ආවස්ථීක පිරිවැය} \end{array} \right\} = \frac{8}{4} = 2.0$$

(ii) සාපේශ්‍ය වාසි මූලාශ්‍ය:

- සම්පත් උරුමය
- තාක්ෂණය
- විශේෂ ප්‍රාගුණ්‍යනය (ග්‍රම එලදායිතාව)
- අහිරුවිය
- ස්ථානගත වීම (පිහිටීම)
- ආරම්භක තත්ත්වය (first mover advantage)
- පරිමාණානුකූල එල
- රටවල ඩියාලන්ටයේ වෙනස්කම්
- පර්යේෂණ හා සංවර්ධනය සඳහා කෙරෙන ආයෝජන
- රාජ්‍ය ප්‍රතිපත්ති

(එක් කරුණකට ලකුණු 01 බැංකින්
මිනැම කරුණු දෙකකට ලකුණු 02 යි)

(iii) ජ්‍යෙෂ්ඨමේ ප්‍රධාන සංරචක

- හාණේධි හා සේවා ගිණුම
- ප්‍රාථමික ආදායම් ගිණුම
- ද්‍රව්‍යියික ආදායම් ගිණුම

(ලකුණු 02 යි)

(සංරචක තුනම දක්වා නොමැතිනම් ලකුණු නොලැබේ)

(iv) - එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයකින් ප්‍රකාශ කිරීම නාමික විනිමය අනුපාතිකය වේ.

(ලකුණු 01 යි)

- නාමික විනිමය අනුපාතිකය දෙයාකාරයකින් ප්‍රකාශ කෙරේ.
- (අ) විදේශ මුදල් ඒකකයක මිල දේශීය මුදල් ඒකකවලින් දැක්වීම (සුජ්‍ය කියවීම)

(ආ) දේශීය මුදල් ඒකකයක මිල විදේශ මුදල් ඒකකවලින් දැක්වීම (වකු කියවීම)

(ලකුණු 01 යි)

- සංල විනිමය අනුපාතිකය යනු කිහියම් මුදල් ඒකකයක අගය 'තවත් මුදල් වර්ග රාජියක බරතබන ලද සාමාන්‍ය අගයකට සාපේශ්‍යව ප්‍රකාශ කිරීමය. එය ප්‍රකාශ කරනුයේ ද්‍රේගක අංකයක් වශයෙනි. බරත තැබීම සඳහා යොදා ගැනෙන මුදල් ඒකක සමන්විත වනුයේ, සලකා බලන රටෙහි වෙළඳහුවුල්කාරී සහ වෙළඳ තරගකාරී රටවල මුදල් ඒකකවලිනි.

(ලකුණු 01 යි)

- සංල විනිමය අනුපාතිකයන්ගේ ස්වරුප දෙකකි එනම් නාමික සංල විනිමය අනුපාතිකය සහ මුරුත සංල විනිමය අනුපාතිකය වශයෙනි.

(ලකුණු 01 යි)

(v) නිදහස් වෙළඳාමට පක්ෂව නැගෙන තරක

- නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ නැහි. විදේශීය තරගයට මුහුණ දීම නිසා දේශීය නිෂ්පාදන ආයතන පිරිවැය අඩු කරගැනීමට සහ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට උත්සාහ කරයි.

- විශේෂ ප්‍රාග්‍රෑහණය කිරීමට අවස්ථාව සැලැස්. එමගින් එලදායිතාව ඉහළ තාවැනි හැකිවේ.
- විශේෂීකරණය නිසා පාරිභෝගිකයන්ට අඩු මිලට හාන්ඩ් මිලදී ගැනීමට අවස්ථාව සැලැස්.
- තාක්ෂණය තුවමාරු කරගැනීමට ඉඩ ලැබේ.
- විවෘත වෙළඳාම නිසා රටවල ආර්ථික වෘද්ධිය වේගවත්වී ඇති බවට ප්‍රත්‍යුම් සාක්ෂි ඇත. ප්‍රතිඵර්ශ ආදායම ඉහළ තාවැනි ගැනීමට හා නිර්ජේක්ෂ දිරිඥතාව අඩුකරගැනීමට එය ඉවහල් වේ.
- අබාධ වෙළඳාම නිසා වෙළඳාමට සහභාගිවන දෙපාර්ශ්වයටම අනෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේ.
- අබාධ වෙළඳ ප්‍රතිපත්ති නිසා ගෝලිය වෙළඳපොලෙහි තරගකාරීන්වයක් බිඟි කොට තිබෙන බැවින්, එහි ප්‍රතිඵල වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් උසස් නවෝත්පාදන ලබා ගත හැකි වන අතර, ඉහළ වැටුප් සහිත රැකියා, අල්ත් වෙළඳපොල්වල්, ඉතුරුම් හා ආයෝජන ඉහළ යාම් දක්නට ලැබේ.
- තම රටවල තිපදවාගත තොහැකි හාන්ඩ්, අත්කර ගැනීමට අබාධ වෙළඳාම නිසා සැම රටකටම අවස්ථාව උදාවේ.
- සාජේක්ෂ පිරිවැය පදනම් කරගත් වෙළඳාම කරනාකොට, සමස්ත තිශ්පාදන ප්‍රමාණයන් පරිභෝජන ප්‍රමාණයන් ඉහළ යනු ලැබේ.
- ජාත්‍යන්තර වෙළඳාම නිසා, අල්ත් අදහස් සහ සංකල්ප (නව්‍යතා, බුද්ධිමය දේපාල) ගෝලිය වශයෙන් විකාශනය වේ.

(එක් කරුණකට ලකුණු 01 බැංගින්
මිනැම කරුණු හතරකට ලකුණු 04 පි)

9 මිනාලුගිණය

- (i) 'ආර්ථික වෘද්ධිය' නිර්වචනය කොට, ආර්ථික වෘද්ධියේ ඉතා එළුළු මූලාශ්‍ය සඳහන් කරන්න. (මකුණු 05 පි)
- (ii) දිලිංගුකම තුරන් කිරීම සඳහා ආර්ථික වෘද්ධිය ප්‍රමාණවත් කොන්දේසියක් වේ ද? පිළිතුර පැහැදිලි කරන්න. (මකුණු 05 පි)
- (iii) 'කිරීම සංවර්ධනය' යන්නෙන් ඔබ අදහස් කරන්නෙන් කුමක් ද? (මකුණු 05 පි)
- (iv) ස්වී ප්‍රමාද හමුදා සහභාගිත්වය ඉහළ යාම, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළුළු වින්නේ අයි? පිළිතුර පැහැදිලි කරන්න. (මකුණු 05 පි)

- (i) - ආර්ථික වෘද්ධිය යනු රටක තිශ්පාදන ධාරිතාව හෙවත් විහව නිමැවුම ඉහළයාමක් වන අතර, කාලයක් තිස්සේ මූර්ත ජාතික තිශ්පාදනයේ සහ ආදායමේ සිදුවන අඛණ්ඩ වැඩිවිමක් මගින් එය හඳුනාගත හැකිය. (ලකුණු 02 පි)
- සම්පත් සම්භාරය ඉහළයාම : සෞනික ප්‍රාග්ධනය, ස්වාභාවික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය සහ සමාජ ප්‍රාග්ධනය වැඩිවිම.

- එලදායිතාව ඉහළයාම : තාක්ෂණික දැකුණුව, තවත්තාවන් බිජිවීම, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා කොරෝනා ආයෝජන ඉහළ යාම, කළමනාකරණය උසස් වීම.
- ආර්ථික ස්ථායිතාව (මූලික සාර්ව ආර්ථික කොන්දේසි - Macroeconomic fundamentals හිතකර තත්ත්වයක පැවැතිම.)
- ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය වීම.
- අඛාධ වෙළෙඳාම සහ ආයෝජනය
- සානුබල (ප්‍රෝට්සාහන) පැවැතිම.
- දේශපාලන හා සමාජයේ ස්ථාවරත්වය
- යහපාලනය තහවුරු වීම.
(එක් කරුණකට ලකුණු 01 බැඟින් මිනාම කරුණු තුනකට ලකුණු 03 ඇ)
- (ii) - ආර්ථික වෘද්ධිය, දිග්‍රිතාව යුතුලිමේ ඉතා ප්‍රබල බලවේගයක් ලෙස ලොවපුරා පිළිගැනී.
- වෘද්ධි හියාවලිය තීකා සමාජයට ආර්ථික සේහායාය සහ ආර්ථික අවස්ථා (opportunities) බිජිකෙරේ. රැකියා අවස්ථා පුළුල් වීමන් ආදායම මට්ටම් ප්‍රසාරණය වීමන් තීකා තම දුරුවන්ට තොද අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියනට විශාල හැකියාවක් ලැබේ.
- කෙසේ වෙතත් විවිධ සමාජ ආර්ථික පරිසරයක් තුළ, ආර්ථික වෘද්ධිය දිග්‍රිතාව මත ඇති කරනු ලබන බලපැමි වෙනස් විය හැකිය. වෘද්ධිය කෙනෙක් දුරට දිග්‍රිතාව අඩුකිරීමට දායකවන්නේද යන්න රදා පවතිනුයේ, වෘද්ධියේ ප්‍රතිලාභ භාක්ති රිදීමට දිලිඹු ජනකාටස්වලට අවස්ථාව සැලැස්ද යන්න මතය. වෘද්ධි හියාවලියට දිලිඹු ජන කොටස් කොනෙක් දුරට සහභාගිවන්නේ ද යන්න මතය. මේනිසා භූජේක් ආර්ථික වෘද්ධියේ ප්‍රමාණය පමණක් නොව වෘද්ධියේ රටාවද මෙහි දී වැදගත් වේ.
- වෘද්ධි හියාවලිය බොහෝ අවස්ථාවන්හි දී ආදායම විෂමතා වර්ධනය කිරීමට දායක වී තිබේ. එවැනි තත්ත්වයක දී දිලිඹුකම යුතුලිමට වෘද්ධියට කළහැකි බලපැම සීමාවනු ඇත.
- දිලිඹුකම යුතුලිමේ දී ආර්ථික වෘද්ධිය ඉතා තීරණාත්මක විව්‍යුත්‍යක් වූවද, වෘද්ධිය තුළින් දිලින්දන්ට ප්‍රතිලාභ සැලැසන ආකාරයේ උග්‍රහපුරණ ප්‍රතිපත්ති ඒ සමග හියාවට නොනැගුවනොත්, දිලිඹුකම අඩුකිරීමට වෘද්ධි හියාවලිය අසමන් වනු ඇත.
- වෘද්ධි ප්‍රවර්ධන ප්‍රතිපත්ති සමග, දිලින්දන් ද වෘද්ධි හියාවලියට සම්බන්ධ කොරෝනා ප්‍රතිපත්ති හඳුන්වාදිය යුතු වේ. උදාහරණ වශයෙන් ගුම වෙළෙඳපාල වචනයේ කාර්යක්ෂම කිරීම, ස්ථී-පුරුෂ වශයෙන් වෙනස්කම් හා විෂමතාවන් ඉවත් කිරීම, මූල්‍ය

පහසුකම් සඳහා අවස්ථා සියල්ලන්ටම විවෘත වීම මෙහිදී වැදගත් වේ.

වෘද්ධි ක්‍රියාවලි සාර්ථක සහභාගිත්ව වෘද්ධි ක්‍රියාවලියක් නොවුවහාත්, වෘද්ධියේ ප්‍රතිලාභ අඩු ආදායම් සහිත ජන කොටස්වලට ගලා නොයයි.

(මිනැම කරුණකට ලකුණු 01 බැඟින් ලකුණු 05 යි)

- (iii) - තීරසාර සංවර්ධනය යන්නෙන් අදහස් කරනුයේ වර්තමාන පරපුර තම අවශ්‍යතා සපුරාගත යුත්තේ අනාගත පරම්පරාවලට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම ඇති හැකියාව කැප නොකරමින් බවයි.

(ලකුණු 02 යි)

තීරසාර සංවර්ධනයේ හරය වශයෙන් පවතිනුයේ තීරණ ගැනීමේ දී ප්‍රධාන ස්කම්හ තුනක් එක්වර සැලකිල්ලට ගත යුතු බවයි. එනම් සමාජය, ආර්ථිකය සහ පරිසරයයි.

(ලකුණු 02 යි)

සමාජය, ආර්ථිකය සහ පරිසරය ඉතා කිවුවුවෙන් එකිනෙකට බැඳී පවත්නා බැවින් තීරණ ගත යුත්තේ එවා අතර සම්බරදාවක් පවත්වාගැනීමට හැකිවන පරිදිය.

සංවර්ධනය තීරසාර වනුයේ මෙම අංශ අතර මතා සම්බන්ධයක් හා සම්බරදාවක් තිබුණෙනාත් පමණි. එක් අංශයක් පසසකට ලා තවත් අංශයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන්, සමස්ත සංවර්ධන ක්‍රියාවලියම පසුබැංකට ලක්වනු ඇත.

(ලකුණු 01 යි)

(iv) - අධ්‍යාපනය හා සෞඛ්‍ය කේතුයන්හි ස්ත්‍රී-පුරුෂ සමතාව ඉහළ නැංවීමෙන්ලා කළාපය තුළ පුරෝගාමී කාර්යභාරයක් ශ්‍රී ලංකාව විසින් ඉටුකොට තිබුණාද කාන්තාවන්ගේ ගුම් හමුදා සහභාගිත්වය තුළ එම ලක්ෂණය පිළිබඳ නොවේ. සෙසු තැගී එන ආර්ථිකයන් සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල තත්ත්වය සමග සයදත් විට, ශ්‍රී ලංකාවේ කාන්තා ගුම් හමුදා සහභාගිත්වය ඉතා පහළ මට්ටමක පවතී. 2017 දී ස්ත්‍රී ගුම් හමුදා සහභාගිත්ව අනුපාතිකය 37%ක් වූ අතර, පුරුෂයන්ගේ ගුම් හමුදා සහභාගිත්වය 75%ක් විය.

ජනගහනය වියපත් වීමේ ප්‍රශ්නයට දැඩිව මුහුණ පා සිරින ශ්‍රී ලංකාව වැනි රටක ස්ත්‍රී ගුම් හමුදා සහභාගිත්වය ඉහළ නැංවීම අතිශයින් වැදගත් වේ. 2026 තරම් මැත් වර්ෂයක පටන් ශ්‍රී ලංකාවේ ගුම් හමුදාවේ ප්‍රමාණය සංකේතනය වීමට පටන් ගන්නා බව ප්‍රජා විද්‍යාත්මක පුරෝගාලන පෙන්වුම් කරයි. අනිතුත් කරුණු නොවෙනස්ව තිබියදී ජනගහනයන් ගුම් හමුදාවට ප්‍රවේශවන පිරිස කුඩාවන විට, මුරු ප්‍රතිසිරුප ආදායම් වර්ධනය පහළ වැවෙනු ඇත. උසස් පෙළ හෝ රේට අඩු පුදුසුකම් සහිත අධ්‍යාපනයක් ලැබූ කාන්තා පිරිස, ගුම් හමුදාව තුළට අන්තර්ග්‍රහණය කරගැනීමට හැකියාවක් ඇත්තාම් මේ ප්‍රවණතාව ආපස්සට හැරවීය ගැකිය.

ගුම් වෙළඳපාලේ ස්ත්‍රී-පුරුෂ පරතරය දැඩිව පැවැතිම තිසා ශ්‍රී ලංකාව විරෝධිකව සැලකිය යුතු ආදායම් ප්‍රමාණයක් අහිමිකර ගන්නා බව පර්යේෂණ පෙන්වුම් කරයි. සේවා තියුණ්තිය, ස්වයාර්ථිය, ගුම් බලකා සහභාගිත්වය සහ වැටුප් සම්බන්ධයෙන් දැරිය හැකි ස්ත්‍රී-පුරුෂ පරතරය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසිරුප ආදායමෙන් 20% ක් අහිමිවන බව ලේඛ බැංකුව පෙන්වා දෙයි.

ග්‍රුම හමුදා සහභාගිත්වයෙන් දැකිය හැකි ස්ථී-පුරුෂ පර්තය අඩුකිරීම මගින් ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියේ අභිජනනය බලපෑමූලින් ආරක්ෂා වීමට ද හැකියාවක් පවතී. ලෝක බැංකු පුරුෂක්පතනයන්ට අනුව සැම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් කෙනෙකු වයස අවුරුදු ගෝ වැඩි වීමත් සමග, අනාගතයේ ද යැපුම් අනුපාතය ඉහළ යතියි අපේක්ෂා කෙරේ. අඩු පුද්ගල සංඛ්‍යාවකගේ ආදායම වැඩි යැපන්නන් සංඛ්‍යාවක් සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දිරියා ගැටපුව ද බරපතල විය හැකිය. එබැවින් ස්ථී ග්‍රුම හමුදා දායකත්වය ඉහළ නැංවීම මෙම තත්ත්වය තුළ ඉතා වැදගත් කරුණක් වේ.

(එන් කරුණකට ලකුණු 02 බැංකින්
මිනුම කරුණු තුනකට ලකුණු 05 යි)

10. එක ප්‍රශ්නය

10. (i) ගෝලීය වේළෙඳපාල තුළ, ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ නැංවීමෙහි උග්‍රා යොග්‍රැහි ප්‍රතිපත්තිමය ස්ථිරාවාරි කළයේ ද? (ලකුණු 05 යි)
- (ii) 2002 - 2016 කාලපරිච්ඡේද තුළ, ශ්‍රී ලංකාවේ දිරියා එක්ස් විෂමකාවයේ උපනාම් පරික්ෂා කරනු ලැබේ.
- (iii) 1977 දී ශ්‍රී ලංකාවේ සඳහා දෙනු ඇතුළු ආරක්ෂා නිර්ඝායිකරණ ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අඟ වුයේ කළයේ දැනු ද?
- (iv) තිරයාර හා වෙශයෙන් ආරක්ෂා වැද්‍යාධියක් අන්තර් ගැනීමෙහි උග්‍රා වේ විශින් ජය ගත යුතු ප්‍රධාන අඩියෙකු කළයේ ද?

10. (i) - ස්ථාවර ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක අවශ්‍යතාව :

දේශපාලන පක්ෂවල තාක්‍රිය පත්‍ර අනුව කළින් කළට වෙනස් නොවන, ස්ථාවර හා වැශයෙන් හා විනිවිද හාවයෙන් යුතු, දිගුකාලීන ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක් සකසා ස්ථිරාත්මක කළ යුතුවේ.

- යටිතල පහසුකම්වල ගණනාත්මක හාවය ඉහළ නැංවීය යුතුය. (දානා : විදුලි බලය)

- තිලධාරීවාදී සීමා කිරීම් අඩුකොට පෙළුදුගලික අංශය වෙත පහසුකම් සැපයීම කාර්යක්ෂම කළ යුතුය. කළාලීය රටවල සමග සයදන විට, නව ව්‍යුහාර ඇරැකිමේ දී, ගිවිසුම් බලගැන්වීමේ දී, දේපාල ලියාපදිංචි කිරීමේ දී සහ ගය ලබා ගැනීමේ දී පවතින අධික තිලධාරීවාදී ස්ථාපිත ස්ථාන ව්‍යුහාර පවත්වාගෙන යාමේ දුරුගතය තුළ ශ්‍රී ලංකාව දැඩි පහසුබැංකට ලක්ව සිටී.

- පර්යේෂණ හා සංවර්ධන දෙක්තුයක් නැවැත්පාදකයනුත් දිරිගැනීය යුතුය. ගෝලීය තරගකරුවන් අතර ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ නැංවීම පිණිස ආරක්ෂා නාවිකරණය කිරීම් ස්ථාවලියක් සඳහා ප්‍රතිපත්ති සකසා ගත යුතුවේ.

- සාර්ථක ආරක්ෂා ස්ථාවලිකාව වැඩි දියුණු කළ යුතුය. මූර්ත විනිමය අනුපාතිකය අධි ප්‍රමාණයටිම, අයවැය සියය පුරුෂ් වීම, ඉහළ රාජ්‍ය ජාත්‍ය අනුපාතය, ජ්‍යෙෂ්ඨම් අඛණ්ඩ හිගය වැනි කරුණු සාර්ථකයේ දැඩි අස්ථාවර්තනයක් ඇති කරයි.

- ග්‍රුම එලදායිකාව ඉහළ නැංවීම : තාත්මණය හා අධ්‍යාපන නාවිකරණය වැදගත් වේ.

(එන් කරුණකට ලකුණු 01 බැංකින් ලකුණු 05 යි)

(ii) 2002 - 2016 කාලපරිච්ඡ තුළ දිරිදානාවේ සහ ආදායම් විෂමතාවේ උපනති :

දැරූක	2002	2006/07	2009/10	2012/13	2016
ඡනගහන දිරිදානා දැරූකය	22.7	15.2	8.9	6.7	4.1
කුටුම්බ මාසික ආදායමේ හිති සංග්‍රහකය	0.48	0.49	0.49	0.48	0.45
ධනවත් 20% ආදායමෙන් හිමිකරගත් %	53.7%	54.7%	54.1%	52.9%	50.8%
දිලිඹ 20% ආදායමෙන් හිමිකරගත් %	4.8%	4.6%	4.5%	4.5%	4.8%

- 2002 - 2016 කාලය තුළ ජාතික දිරිදානාව මට්ටම අඛණ්ඩ පහළ යාමක් පෙන්වුම් කරයි. (ලකුණු 01 පි)
- අඩු වශයෙන් වර්ෂ 2ක වත් දිරිදානා දැරූක දක්වා ඇත්තාම් (ලකුණු 02 පි)
- 2010 වශයෙන් පසු ආදායම් විෂමතා මත්දාගාමීව අඩුවීමක් පෙන්වුම් කොට ඇත. (එක් වර්ෂයකටත් විෂමතා දැරූක දක්වා ඇත්තාම් ලකුණු 01)

(iii) ආර්ථික නිර්බාධකරණ ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අංග

- ආනයන මත පනවා තිබු ප්‍රමාණාත්මක සීමා ඉවත්කොට ආනයන තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීම.
 - විනිමය පාලනයන් ලිපිල් කිරීම සහ බහුවිධ විනිමය අනුපාතික වෙනුවට ඒකිය විනිමය අනුපාතිකයක් හඳුන්වාදීම.
 - දේශීය මුදලේ විදේශ අයය වෙළඳපොල බලවේග මත ප්‍රධාන වශයෙන් තීරණය වීමට ඉඩ හැරීම - පාලිත නමුෂ විනිමය අනුපාතික ක්‍රමයක් හඳුන්වාදීම.
 - විදේශ සංචාර, විදේශ අධ්‍යාපනය සහ ආනයන මත පනවා තිබු සීමාවන් රෝක් ලිපිල් කිරීම.
 - මිල පාලනයන් සහ නියාමනයන් සැලකිය යුතු ලෙස ඉවත් කිරීම.
 - තිරිගු පිරි, පොහොර, කිරි ආහාර වර්ග, බනිජ තෙල් තිශ්පාදිත මත ලබා දුන් සහනාධාර අඩු කිරීම.
 - විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කරගනු පිණිස කොළඹ කොටස් වෙළඳපොලෙහි විදේශීය ආයෝජකයන් මත පනවා තිබු සීමාවන් ලිපිල් කිරීම.
 - ආයෝජන මණ්ඩලය (මහ කොළඹ ආර්ථික කොමිෂන) යටතේ විදේශ ආයෝජකයන් සඳහා ඉතා පුළුල් පහසුකම් සමුහයක් ලබාදීම.
 - බැංකු පද්ධතිය තුළට ප්‍රවේශ වීම වළක්වමින් තිබු සීමා ඉවත්කොට දේශීය හා විදේශීය බැංකුකරුවනට බැංකු සේෂ්‍රය විවෘත කිරීම.
 - පොලී අනුපාතික මත තිබු පාලනයන් ඉවත් කිරීම.
- (එක් කරුණකට ලකුණු 1 බැගින් මිනුම අංග පහකට ලකුණු 05 පි)

- (iv) - ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධි ක්‍රියාවලියෙහි ව්‍යුහාත්මක අසමත්වීම් රසක් පෙනෙන්නට හිඳි. මැත වර්ෂවල ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය හටගෙන තිබුන්, රජය විසින් වියාලු වශයෙන් වාණිජ ඕසු ලබා ගනිමින් ගොඩනගන ලද යටිතල පහසුකම් එස්සේ සිදු වූ වෙළඳ නොවන කෙශ්ටුයන්හි ආර්ථික ක්‍රියාකාරකම් පදනම් කර ගනිමිනි. අඛණ්ඩ අයවිය හිගය හා ගෙවුම් ගෙෂ්ඨයේ වර්තන හිණුමේ හිගය වැනි මූලික සාර්ථක ආර්ථික පරාමිතින්හි දුර්වලතාව ආයෝජක විශ්වාශණීයත්වය පළුදුවීමටත්, දේශීය හා විදේශීය ආයෝජන පහළ වැට්ටිමටත් බලපෑවේය. මෙම ප්‍රව්‍යතාවන් ආපස්සට හැරවීම තිරසාර ආර්ථික වෘද්ධිය මූලුණදෙන ප්‍රධාන අභියෝගයයි.
- ශ්‍රී ලංකාවේ අපනයන කෙශ්ටුයේ සාධනය අතිශය දුර්වල තත්ත්වයක පවතී. ශ්‍රී ලංකාවේ අපනයන තවමත් ඉතා අඩු මට්ටමේ තාක්ෂණය පදනම් කරගත් හාණ්ඩ අතළාස්සක් මත සංකේත්දුණය වී පවතී. තරගකාරී නොවන විනිමය අනුපාතික පවත්වාගෙන යාමත් ඉතා ඉහළ මට්ටමේ සෑල ආරක්ෂණ අනුපාතිකයනුත් නිසා ඉතා ප්‍රබල අපනයන විරෝධී අහිනතියන් (anti-export bias) නිෂ්පාදන ක්‍රියාවලියෙහි ගොඩ නැඟී ඇත.
- රාජ්‍ය මූල්‍ය හැසිරීමද තිරසාර වෘද්ධි ක්‍රියාවලියක් සඳහා දැඩි බාධකයක් ව පවතී. කාලයක් තිස්සේ රාජ්‍ය අභ්‍යන්තරය පහළ වැට්ටිමත් රාජ්‍ය ඕසු ඉහළ නැඟීමත්, විදේශ ඕසු මත රඳා පැවැත්ම වැඩිවීමත් සාර්ථක අස්ථායිකාව වැඩි කිරීමට දායක වී ඇත.
- නියාමන ක්‍රියාවලිය ද දේශීය හා විදේශීය දෙපාර්ශ්වයේම ආයෝජකයන් අධේර්යට පත් කොට තිබේ.
- ගුම හමුදාවේ තිපුණතා ව්‍යුහය තරගකාරී ගෝලීය ආර්ථිකයේ අවශ්‍යතාවන් සමග නොගැලැපේ. වයස අවුරුදු 15ට වැඩි ජනගහනයේ ඉංග්‍රීසි හාජා ප්‍රවීණතාව 22%කි. පරිගණක සාක්ෂරතාව 23%කි. වයස අවුරුදු 15ට වැඩි ජනගහනය තුළ තාතියික අධ්‍යාපනය ලැබූ සංඛ්‍යාව 3.1%කි. 2015 වර්ෂයේදී සාමාන්‍ය පෙළ ගණිතය අසමත් ප්‍රතිශතය 45%කි.
- යටිතල පහසුකම් ව්‍යුහයේ ගුණාත්මක හාවය දුර්වල වන අතර, ඒවුයේ මිල ගණන් ද ආයෝජකයන්ට අහිතකරය බලයක්ති මිල, ප්‍රවාහන ගාස්තු, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීම යන කරුණු ආයෝජන හිතකාලී නොවේ. විශේෂයෙන් ඒවා සූජ්‍ය හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවාසිදායක වී ඇත.
- රාජ්‍ය ව්‍යවසායකයන්ගේ සාධනය ඉතා දුර්වල මට්ටම පැවැත්ම රාජ්‍ය මූල්‍ය මත පිඩිනය වැඩි කරයි. අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කිරීමට රාජ්‍ය සම්පත් වැඩි වැඩියෙන් යොමු කිරීමට සිදුවී ඇත.
- දිගුකාලීන පැහැදිලි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබේ.

(එක් කරුණකට ලකුණු 01 බැංකින්
මිනැම කරුණු හතරකට ලකුණු 04 පි)